



ශ්‍රී ලංකා දේශීය ආදායම්  
இலங்கை உள்ளநாட்டு இறைவரி  
**Sri Lanka Inland Revenue**

ආදායම් බදු වාර්තාව, උපලේඛන සහ  
වත්කම් හා බැරකම් ප්‍රකාශය  
පිරවීම සඳහා උපදෙස්

(2017 අංක 24 දරන දේශීය ආදායම් පනත අනුව)

පුද්ගලයින්

තක්සේරු වර්ෂය  
**2018/2019**





පොදු උපදෙස්

- ආදායම් බදු වාර්තාව, උපලේඛන සහ වත්කම් හා බැරකම් ප්‍රකාශය සම්පූර්ණ කිරීමට ප්‍රථමයෙන් මෙම උපදෙස් මාලාව කියවන්න. (වැඩිදුර තොරතුරු සඳහා දේශීය ආදායම් වෙබ් අඩවිය - [www.ird.gov.lk](http://www.ird.gov.lk) වෙත පිවිසෙන්න.)
- 2018/2019 තක්සේරු වර්ෂය සඳහා වාසික පුද්ගලයින් සහ නිර්වාසික පුද්ගලයින් 2018.04.01 සිට 2019.03.31 දක්වා වූ කාලපරිච්ඡේදය සඳහා සේවා නියුක්තියෙන්, ව්‍යාපාරයෙන්, ආයෝජනයෙන් සහ වෙනත් මූලාශ්‍රයකින් උපයාගත් ආදායම් පිළිබඳව බදු වාර්තාවේ ප්‍රකාශ කිරීම අවශ්‍ය වේ.
- වාසික තැනැත්තෙකුගේ තක්සේරු කළ හැකි ආදායම, මූලාශ්‍රය (ප්‍රභවය) කවර ස්ථානයකින් උද්ගත වුව ද, එම වර්ෂය සඳහා සේවා නියුක්තියෙන්, ව්‍යාපාරයෙන්, ආයෝජනයෙන් හෝ වෙනත් මූලාශ්‍රයකින් එම තැනැත්තාට ලැබෙන ආදායමට සමාන විය යුතු අතර නිර්වාසික තැනැත්තකු සම්බන්ධයෙන් වන විට එම වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ මූලාශ්‍රයකින් උද්ගත වන තාක් දුරට සේවා නියුක්තියෙන්, ව්‍යාපාරයෙන්, ආයෝජනයෙන් හෝ වෙනත් මූලාශ්‍රයකින් එම තැනැත්තාට ලැබෙන ආදායමට සමාන විය යුතුය.
- ඔබ ඉල්ලුම් කළ භාෂාවෙන් ආදායම් බදු වාර්තාව ඔබ වෙත එවනු ඇත.
- ආදායම් බදු වාර්තාවේ හෝ උපලේඛනවල කොටුවල දත්ත පිරවීම අවශ්‍ය නොවන අවස්ථාවල ඉරක් ඇදීම ප්‍රමාණවත් වන අතර “අදාළ නොවේ” ලෙස ලිඛිතව ලිවීමට අවශ්‍ය නැත. උපලේඛනයේ සපයා

ඇති ඉඩ ප්‍රමාණය ලිවීම සඳහා ප්‍රමාණවත් නොවන විට, එය ඇමුණුමේ යොමුව ලෙස ලිවිය යුතු අතර අදාළ ඇමුණුම, දී ඇති ආකෘතියට සමාන පරිදි විය යුතුය.

- නිවැරදි සහගත ලෙස දත්ත ඇතුළත් කිරීම පැහැදිලි කෙරෙන උදාහරණ

01 වැනි කොටස - බදු ආගණන ප්‍රකාශය												
A කොටස - බදු බැඳියාවට යටත් ආදායම												
සේවා නියුක්ති ආදායම	(උපලේඛනය 01)	10			-	-	-	-	-	-	-	-
ව්‍යාපාර ආදායම	(උපලේඛනය 02)	20			2	6	5	8	5	0	0	0
ආයෝජන ආදායම	(උපලේඛනය 03)	30			-	-	-	-	-	-	-	-
වෙනත් ආදායම්	(උපලේඛනය 04)	40			-	-	-	-	-	-	-	-
තක්සේරු කළ හැකි ආදායම (10+20+30+40)		50			2	6	5	8	5	0	0	0

- උපලේඛන සහ අදාළ අනෙකුත් ලිපිලේඛන සමග නිසි පරිදි සම්පූර්ණ කරන ලද වාර්තාව 2019 නොවැම්බර් 30 වන දිනට හෝ එදිනට පෙර තැපැල් කිරීම හෝ ඕනෑම දේශීය ආදායම් ප්‍රාදේශීය කාර්යාලයකට හෝ ප්‍රධාන කාර්යාලයට ගෙනවිත් භාරදීම කල යුතුය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පුද්ගල ආදායම් බදු වාර්තා ඉදිරිපත් කිරීම සඳහා විද්‍යුත් ගොනුගත කිරීමේ පහසුකම්, දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ සපයා ඇත. විද්‍යුත් ගොනුගත කිරීම දෙයාකාරයකින් සිදු කළ හැකිය.

**1) මාර්ගගත ඉදිරිපත් කිරීම්:**

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ විද්‍යුත් ගොනුගත කිරීමේ සේවාවේ සපයා ඇති අතුරු මුහුණත් භාවිතා කර වාර්තා භාරදීම.

**2) මාර්ගගත නොවන ඉදිරිපත් කිරීම්:**

දේශීය ආදායම් දෙපාර්තමේන්තු වෙබ් අඩවියෙන් විශේෂිත ආකෘති, එහි මෘදු පිටපත් ලෙස බාගත කරගෙන මාර්ගගත නොවන ආකාරයෙන් සම්පූර්ණ කර විද්‍යුත් ගොනුගත කිරීමේ පහසුකම් භාවිතා කරමින් දේශීය ආදායම් වෙබ් අඩවිය වෙත උඩුගත කර භාරදීම.

**බදු ගෙවීම**

වාරික ගෙවන්නෙකු ලෙස, තක්සේරු වර්ෂය සඳහා වන බද්ද ත්‍රෛමාසික වාරික මගින් ගෙවනු ලැබිය යුතුය.

2018/2019 තක්සේරු වර්ෂය සඳහා ත්‍රෛමාසික වාරික ගෙවීමට නියමිත දිනයන් සහ ගෙවීම් කේත පහත වගුවේ විස්තර කර ඇත.

වාරිකය	නියමිත දිනය (එදිනට හෝ ඊට පෙර)	ගෙවීම් කේතය
1	2018 අගෝස්තු 15	18191
2	2018 නොවැම්බර් 15	18192
3	2019 පෙබරවාරි 15	18193
4	2019 මැයි 15	18194
අවසාන	2019 සැප්තැම්බර් 30	18190

වාරික හතරෙහි සහ අවසාන ගෙවීමේ එකතුව, 2018/2019 තක්සේරු වර්ෂයේ ගෙවිය යුතු මුළු බද්දට සමාන විය යුතුය.

**දණ්ඩන, පොළිය සහ බන්ධනාගාරගත කිරීම.**

සාවද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීම හෝ නියමිත දිනට හෝ ඊට පෙර වාර්තාවක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම හෝ වාර්තාවක් භාර නොදීම දණ්ඩනයන්ට හෝ බන්ධනාගාරගත කිරීමකට යටත් වන අතර, නියමිත දිනට බදු ගෙවීමට අසමත් වීම දණ්ඩනයන්ට සහ පොළී ගෙවීම් වලට යටත් වනු ඇත:

- ප්‍රමාද වී ආදායම් බදු වාර්තාවක් ගොනු කිරීම -
  - (i) ගෙවීමට ඇති බදු මුදලින් 5% ක් සමග, ගොනු කිරීමට අපොහොසත් වීම අඛණ්ඩව පවත්නා එක් එක් මාසය හෝ මාසයක කොටසක් සඳහා ගෙවීමට ඇති බදු මුදල් ප්‍රමාණයෙන් 1% ක් ද; සහ
  - (ii) රුපියල් පනස්දහසක් සහ නියමිත දිනට හෝ ඊට පෙර එනම් 2019 නොවැම්බර් 30 ට පෙර ගොනු කිරීමට අපොහොසත් වීම අඛණ්ඩව පවත්නා එක් එක් මාසය හෝ මාසයක කොටසක් සඳහා වැඩිදුර රුපියල් දස දහසක්,

යන්නෙන්, වඩා වැඩි මුදලට සමාන දඩයකට යටත් විය යුතුය.

ඉහත දඩය රු. 400.000 කට සීමාවේ.

- අසත්‍ය හෝ නොමඟ යවන සුළු ප්‍රකාශයක් සැපයීම සඳහා වන දණ්ඩනය, එකී ප්‍රකාශය පදනම් කරගෙන නිශ්චය කළේ නම් ගෙවිය යුතු බදු අඩුවන ප්‍රමාණය හෝ ආපසු ගෙවිය යුතු මුදල වැඩිවන ප්‍රමාණය, යන මුදල් ප්‍රමාණවලින් රු.50,000 ට වැඩි මුදල් ප්‍රමාණය වන්නේය.
- වාර්තාවක් ගොනු කිරීමට අපොහොසත් වන තැනැත්තකු රුපියල් මිලියනයක් නොඉක්මවනු ලබන දඩයකට හෝ එක් අවුරුද්දක් නොඉක්මවනු ලබන කාලයකට බන්ධනාගාරගත කරනු ලැබීමකට හෝ ඒ දඩය හා බන්ධනාගාරගත කරනු ලැබීම යන දඬුවම් දෙකටම හෝ යටත්විය යුතුය.
- යම් කාලපරිච්ඡේදයක් සඳහා ගෙවිය යුතු බදු මුදල හෝ ඉන් කොටසක් ගෙවිය යුතු දිනයෙන් දින 14 ක් ඇතුළත ගෙවීමට හෝ පසුව ගෙවන්නේ නම් තක්සේරු දැන්වීමේ නිශ්චිතව දක්වා ඇති දිනය වන විට ගෙවීමට අපොහොසත් වන තැනැත්තකු, ගෙවිය යුතු එහෙත් ගෙවා නොමැති බදු මුදල් ප්‍රමාණයෙන් 20% ක් සහ මේ පනත යටතේ නියම කරන ලද වාරිකයේ සමස්තය හෝ කොටසක් ගෙවීමට අපොහොසත් වන යම් තැනැත්තකු ගෙවිය යුතු, එහෙත් ගෙවා නොමැති බදු මුදලින් 10% ක සමාන දණ්ඩනයකට යටත් විය යුතුය.
- 151 වගන්තියට යටත්ව (කාලය දීර්ඝ කරන ලද) නියමිත දිනයට අදාළ බදු ප්‍රමාණය නොගෙවා ඇත්තේ නම්, බදු ගෙවන්නා, නියමිත දිනයේ සිට බදු ගෙවන දිනය දක්වා වූ කාලපරිච්ඡේදය සඳහා එම ප්‍රමාණය මත, මාසිකව ගණනය කරනු ලබන පොලී අනුපාතය, මසකට හෝ මසකින් කොටසකට 1.5% ක් විය යුතුය.

**ආදායම් බදු වාර්තාව, උපලේඛන සහ වත්කම් හා බැරකම් ප්‍රකාශය**

මෙහි වෙත ලබාදෙන ලේඛන කට්ටලය කොටස් තුනකින් සමන්විතය

1. ආදායම් බදු වාර්තාව
2. ආදායම් බදු වාර්තාව සඳහා වන උපලේඛන
3. වත්කම් හා බැරකම් ප්‍රකාශනය (ව/බැ)

පුද්ගලයින් විසින් වාර්තාව, උපලේඛන සහ වත්කම් හා බැරකම් ප්‍රකාශය සම්පූර්ණ කිරීම අවශ්‍යය. විකල්ප උපලේඛන, එම පුද්ගලයාගේ ආදායම් ප්‍රභවය, සිදු කර ඇති ප්‍රදාන සහ රඳවා ගැනීම් බදු අඩු කිරීම් අනුව සම්පූර්ණ කළ යුතු නමුදු බදු ගණනය සහ බදු බැර සඳහා වන උපලේඛන අනිවාර්යය වේ.

උපලේඛන පුරවා ඉදිරිපත් කළ යුතු අවස්ථාවන්:

පුද්ගල ආදායම		R	උපලේඛන									ව/ බැ		
			1	2	3	4	5	6	7	8	9			
1	සේවා නියුක්ති ආදායම පමණි - ආපසු ගෙවීම් නොඉල්ලයි	X	X	X	X	X						X	X	X
2	සේවා නියුක්ති ආදායම පමණි - ආපසු ගෙවීම් නොඉල්ලයි. කොමසාරිස් ජනරාල් වාර්තාව ලබා දී ඇත.	√	√	X	X	X						√	√	√
3	සේවා නියුක්ති ආදායම පමණි - ආපසු ගෙවීම් ඉල්ලයි	√	√	X	X	X						√	√	√



4	ව්‍යාපාර ආදායම සමග සේවා නියුක්ති ආදායම (ආපසු ගෙවීම් ඉල්ලීම හෝ නොඉල්ලීම)	√	√	√	X	X				√	√	√
5	ව්‍යාපාර ආදායම පමණි	√	X	√	X	X				√	√	√
6	ව්‍යාපාර ආදායම සහ ආයෝජන ආදායම	√	X	√	√	X				√	√	√
7	ආයෝජන ආදායම පමණි	√	X	X	√					√	√	√
8	වෙනත් ආදායම් පමණි	√	X	X	X	√				√	√	√
9	සේවා නියුක්ති ආදායම, ව්‍යාපාර ආදායම, ආයෝජන ආදායම සහ වෙනත් ආදායම්	√	√	√	√	√				√	√	√

### 1. ආදායම් බදු වාර්තාව

වාසික හා නිර්වාසික පුද්ගලයින්ට මෙම ආදායම් බදු වාර්තාව අදාළ වේ. අදාළ කොටුවේ “√” ලෙස සලකුණු කරන්න.

මෙම වාර්තාව කොටස් දෙකකින් යුක්තය.

- 01 කොටස - බදු ආගණන ප්‍රකාශය
- 02 කොටස - ප්‍රකාශය

#### 1.1. 01 කොටස - බදු ආගණන ප්‍රකාශය

මෙම කොටස, උපකොටස් පහකින් සමන්විත වේ. මෙම කොටස පිරවීමට පෙර උපලේඛන පිරවිය යුතුය.

**1.1.1 අ කොටස - බදු බැඳියාවට යටත් ආදායම**

2017 අංක 24 දරන දේශීය ආදායම් (දේ. ආ. පනත) පනතේ විධිවිධාන අනුව සෑම ප්‍රභවයකින්ම ලැබෙන ආදායම එනම්, සේවා නියුක්තිය, ව්‍යාපාර, ආයෝජන සහ වෙනත් ආදායම් මගින් වන පුද්ගලයෙකුගේ තක්සේරු කළ හැකි ආදායම ගණනය කර අ කොටසේ ප්‍රකාශ කළ යුතුය. ඒ අනුව පවතින ආදායම් මූලාශ්‍රය අනුව 01 වන උපලේඛනය, 02 වන උපලේඛනය, 03 වන උපලේඛනය සහ 04 වන උපලේඛනය පිරවිය යුතුය. ඒ අනුව වාර්තාවේ 10,20,30 සහ 40 කොටු පිරවිය යුතුය.

- 10 කොටුව- උපලේඛන - 01- සේවා නියුක්ති ආදායම
- 20 කොටුව- උපලේඛන- 02- ව්‍යාපාර ආදායම
- 30 කොටුව- උපලේඛන- 03- ආයෝජන ආදායම
- 40 කොටුව- උපලේඛන -04- වෙනත් ආදායම්

**• 50 කොටුව - තක්සේරු කළ හැකි ආදායම**

පුද්ගලයෙකුගේ තක්සේරු කළ හැකි ආදායම සේවා නියුක්තියෙන්, ව්‍යාපාරයෙන්, ආයෝජනයෙන් සහ වෙනත් ආදායම් මගින් ඔහුට ලැබෙන ආදායම වේ. උපලේඛන 01, 02, 03 සහ 04 පිළිවෙලින් සේවා නියුක්තිය, ව්‍යාපාර, ආයෝජන සහ වෙනත් ආදායම් සඳහා අදාළ වේ.එබැවින් වාර්තාවේ 10, 20, 30 සහ 40 කොටුවල සඳහන් වටිනාකම් වල එකතුව තක්සේරු කළ හැකි ආදායම වේ.

**1.1.2 ආ කොටස - තක්සේරු කළ හැකි ආදායමෙන් අඩු කිරීම්**

මෙම කොටසේදී, බදු ගෙවිය යුතු ආදායම වෙත ලඟා වීම සඳහා තක්සේරු කළ හැකි ආදායමෙන් අදාළ වන සහන හා සුදුසුකම් ලබන ගෙවීම් අඩු කිරීම

සඳහා හිමිකම් ලබයි. ඉල්ලුම් කළ හැකි හිමිකම් ලබන සහන පහත සඳහන් අදාළ උපලේඛනවල II වන කොටසේ පිරවිය යුතුය. ඉන්පසු එම සහන වාර්තාවේ දී ඇති කොටුවල ඇතුළත් කළ යුතුය.

(i) සහන

60 කොටුව	උපලේඛන- 01	- සේවා නියුක්ති ආදායම සඳහා සහන
70 කොටුව	උපලේඛන- 02	- විදේශ සේවා ආදායම සඳහා සහන
80 කොටුව	උපලේඛන- 03	- කුලී ආදායම සඳහා සහන
90 කොටුව	උපලේඛන- 03	- පොලී ආදායම සඳහා සහන (භෞෂ්ඨ පුරවැසියන්ට පමණයි)
100 කොටුව		- පුද්ගලික සහන (උපදෙස් මාලාව බලන්න)
110 කොටුව		- මුළු සහන ( 60+70+80+90+100 කොටු)

(ii) සුදුසුකම් ලබන ගෙවීම්

තක්සේරු වර්ෂය තුළ සිදු කරන ලද සුදුසුකම් ලබන ගෙවීම් (පරිත්‍යාග) සඳහා හිමිකම් පෑමට සහ 2017/2018 තක්සේරු වර්ෂයෙන් ඉදිරියට රැගෙන එන ලද සුදුසුකම් ලබන ගෙවීම් වල ඉතිරිය සඳහා හිමිකම් පෑමට 05 වන උපලේඛනයේ, උපලේඛන දෙකක් පිළිවෙලින් 05අ උපලේඛනය සහ 05ආ උපලේඛනය සපයා ඇත. එම උපලේඛන දෙකෙහි එකතුව වාර්තාවේ 120 කොටුවට ඇතුළත් කළ යුතුය.

- 130 කොටුව - තක්සේරු කළ හැකි ආදායමෙන් මුළු අඩු කිරීම්

110 කොටුවේ සඳහන් මුළු සහනවල එකතුව සහ 05 වන උපලේඛනයේ සඳහන් අඩුකළ හැකි සුදුසුකම් ලබන ගෙවීම් වල එකතුව 130 කොටුවේ ඇතුළත් කළ යුතුය.

• 140 කොටුව - බදු අය කළ හැකි ආදායම

බදු අය කළ හැකි ආදායම ගණනය කිරීම සඳහා 130 කොටුවේ සඳහන් ප්‍රමාණය අඩුකල හැක. බදු අය කළ හැකි ආදායම සෘණ අගයක් විය නොහැක. එවැනි අවස්ථාවක දී "0" ඇතුලත් කරන්න.

1.1.3 ඇ කොටස - ගෙවිය යුතු බදු ගණනය කිරීම

මෙම කොටස සපයා ඇත්තේ,

(i) බදු කළ හැකි ආදායම මත බදු ගණනය කිරීම සඳහා (උපලේඛන 08)

දේශීය ආදායම් පනතේ පළමුවන උපලේඛනයේ නිශ්චය කර ඇති ආදායම් බදු අනුප්‍රමාණ (විශේෂ අනුප්‍රමාණ සහ සාමාන්‍ය අනුප්‍රමාණ) අදාළ කර ගනිමින් බදු අය කළ හැකි ආදායම මත ගෙවිය යුතු බදු ගණනය කල හැක.

(ii) අදාළ වන බදු බැර ලබාගැනීම සඳහා (09 වන උපලේඛනය)

ඉල්ලා සිටිය හැකි බදු බැර,

- (i) විදේශ බදු බැර,
- (ii) ආර්ථික සේවා ගාස්තු (තනි හිමිකාරීත්වයෙන් හෝ හවුල් ව්‍යාපාරයෙන්)
- (iii) සේවාත්ත ප්‍රතිලාභ සඳහා ගෙවූ බදු
- (iv) ආයෝජන වත්කම් උපලබ්ධි වීමෙන් ලද ලාභ සඳහා බදු ගෙවීම් (තනි හිමිකාරීත්වයෙන් හෝ හවුල් ව්‍යාපාරයෙන්)
- (v) උ.වි.ගෙ. ඇතුළු රඳවා ගැනීමේ බදු අඩු කිරීම්
- (vi) වාරික ගෙවීම්

#### 1.1.4. ඇ කොටස - නිදහස් කළ ආදායම

වාර්තාවේ 230 වන කොටුව පිරවීමට ප්‍රථමයෙන්, දේශීය ආදායම් පනතේ 9 වන වගන්තිය අනුව එම පනතේ තුන්වන උපලේඛනය සමග කියවිය යුතු සෑම ආදායම් ප්‍රභවයකටම අදාළ වන නිදහස් කිරීම් අදාළ උපලේඛන වල (01 වන උපලේඛනයේ සිට 03 වන උපලේඛනය දක්වා) ප්‍රකාශ කළ යුතුය.

මීට අමතරව, 2018 අප්‍රේල් 01 දිනැති අංක 2064/53 දරන ගැසට් නිවේදනයේ සඳහන් කර ඇති පරිදි 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 16ඇ, 16ඈ, 16 ඉ, 24අ වගන්ති වල ප්‍රතිපාදන යටතේ පුද්ගලයෙකුගේ ලාභ සහ ආදායම සම්පූර්ණයෙන්ම හෝ කොටසක් එම ප්‍රතිපාදන වල නිශ්චිතව දක්වා ඇති කාල සීමාවක් සඳහා නිදහස් කර ඇත්නම් සහ 2018 මාර්තු 31 වන විට ඒ කාල සීමාවෙන් කොටසක් නොගෙවී ඉතිරිව ඇති අවස්ථාවක එම කොටස ඒ විධිවිධාන අඛණ්ඩව පවතින්නාක් මෙන් ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබූවා සේ අඛණ්ඩව පැවතිය යුතුය.

අවසානයේදී, පහත සඳහන් කොටුවල එම නිදහස් ආදායම ඇතුළත් කර එම ප්‍රමාණවල එකතුව වාර්තාවේ 230 වන කොටුවේ ඇතුළත් කරන්න.

- උපලේඛන 01 - සේවා නියුක්ති ආදායම සඳහා නිදහස් කරන ලද ප්‍රමාණය  
- 116 කොටුව
- උපලේඛන 02 - ව්‍යාපාර ආදායම සඳහා නිදහස් කරන ලද ප්‍රමාණය  
- 217කොටුව
- උපලේඛන 03 - ආයෝජන ආදායම සඳහා නිදහස් කරන ලද ප්‍රමාණය  
- 318කොටුව

### 1.1.5. ඉ කොටස - වෙනත්

කරුණාකර ඔබ විසින්;

- බදු ආගණන පත්‍රිකා අමුණා ඇත්දැයි, සහ
- තක්සේරු කළ හැකි ආදායම ගණනය කිරීමේ දී අලාභ ගැලපුමක් සිදු කර ඇත්දැයි,

✓ ලකුණු කරන්න.

(ඔබ විසින් එක් එක් ප්‍රභවය සම්බන්ධයෙන් වෙන්ව ගණනය කළ බදු ආගණන පත්‍රිකා ඇමිණීම අවශ්‍යයවේ)

## 1.2. 02 කොටස - ප්‍රකාශය

### 1.2.1. A කොටස

දේශීය ආදායම් පනතේ 126 (5) වගන්තිය ප්‍රකාරව, බදු ගෙවන්නාගේ පූර්ණකාලීන සේවා නියුක්තිකයෙකු හැර අනුමත ගණකාධිකාරීවරයෙකු ඇතුළු වෙනත් යම් තැනැත්තකු විසින් ප්‍රදානයක් වෙනුවෙන් බදු වාර්තාවක් හෝ බදු වාර්තාවක කොටසක් සකස් කර ඇති අවස්ථාවක දී එම වෙනත් තැනැත්තා ද වාර්තාව අත්සන් කළ යුතුය.

එබැවින්, බදු වාර්තාව හෝ බදු වාර්තාවේ කොටසක් සකස් කිරීම සඳහා සහභාගී වූ අනුමත ගණකාධිකාරීවරයෙකු හෝ වෙනත් යම් බලයලත් පුද්ගලයෙකු වාර්තාවේ 02 වන කොටසේ A කොටසෙහි ඔහුගේ /ඇයගේ නම හා තනතුර සඳහන් කරමින් අත්සන් කිරීම (සහ දිනය) අවශ්‍ය වේ.

### 1.2.2. B කොටස

දේශීය ආදායම් පනතේ 126 (4) වගන්තිය ප්‍රකාරව, බදු ගෙවන්නා හෝ බදු ගෙවන්නාගේ නිසි බලයලත් නියෝජිතයා බදු වාර්තාව එහි නිරවද්‍යභාවය හා සම්පූර්ණත්වය තහවුරු කරමින් අත්සන් කළ යුතුය.

එබැවින්, බදු ගෙවන්නා හෝ ඔහුගේ නිසි බලයලත් නියෝජිතවරයා බදු වාර්තාවේ 02 වන කොටසේ B කොටසෙහි ඔහුගේ / ඇයගේ නම සඳහන් කරමින් අත්සන් කිරීම (සහ දිනය) අවශ්‍යය.

### 2. ආදායම් බදු වාර්තාව සඳහා උපලේඛන

මෙම උපලේඛනයන් විකල්ප උපලේඛන සහ අනිවාර්ය උපලේඛන ලෙස වර්ග කර ඇත. ඇතැම් උපලේඛන පුද්ගලයන් විසින් සම්පූර්ණ කළ යුතු අතර (අනිවාර්ය උපලේඛන) තවත් උපලේඛන සම්පූර්ණ කිරීම අනිවාර්ය නොවේ (විකල්ප උපලේඛන).

#### අ. විකල්ප උපලේඛන

01 වන උපලේඛනයේ සිට 07 වන උපලේඛනය දක්වා විකල්ප උපලේඛන වන අතර ඒවා අදාළ වන අයුරින් පිරවිය හැක.

- 01 වන උපලේඛනය – සේවා නියුක්ති ආදායම
- 02 වන උපලේඛනය – ව්‍යාපාර ආදායම
- 03 වන උපලේඛනය – ආයෝජන ආදායම
- 04 වන උපලේඛනය – වෙනත් ආදායම්
- 05 වන උපලේඛනය – සුදුසුකම් ලබන ගෙවීම්

- 06 වන උපලේඛනය – අවසාන රඳවා ගැනීමේ ගෙවීම් මත රඳවා ගැනීමේ බදු
- 07 වන උපලේඛනය – රඳවා ගැනීමේ බදු

ආ. අනිවාර්යය උපලේඛන

- 08 වන උපලේඛනය - බදු ආගණනය
- 09 වන උපලේඛනය - බදු බැර

බදු අයකළ හැකි ආදායමක් සහිත යම් පුද්ගලයෙකු හෝ ආපසු ගෙවීමකට ඉල්ලුම් කිරීමට අපේක්ෂා කරන පුද්ගලයෙකු ඉහත උපලේඛන සම්පූර්ණ කළ යුතුය.

*(උපලේඛන පිරවීම සඳහා ලබා දී ඇති ඉඩ ප්‍රමාණවත් නොවේ නම් විද්‍යුත් ගොනුගත කිරීම තෝරා ගෙන “Add more” බොත්තම මගින් අමතර පේළි ලබාගන්න. එසේ කළ නොහැකි නම් දී ඇති ආකෘතිය අනුව සකස්කර ගත් වෙනත් ලේඛණයක පුරවන්න.)*

## 2.1 සේවා නියුක්ති ආදායම

**2.1.1** තක්සේරු වර්ෂයක් සඳහා සේවා නියුක්තිය මගින් ලැබෙන ආදායම එම තක්සේරු වර්ෂය සඳහා සේවා නියුක්තිය මගින් වන එකී පුද්ගලයාගේ ලැබීම් සහ ලාභ වන අතර, එය 01 වන උපලේඛනය යටතේ සේවා නියුක්ති ආදායම ලෙස ප්‍රකාශ කළ යුතුය.

**2.1.2** තක්සේරු වර්ෂයක් සඳහා යම් පුද්ගලයෙකුට සේවා නියුක්තියෙන් ලැබෙන ලැබීම් සහ ලාභ ගණනය කිරීමේදී එම



තක්සේරු වර්ෂය තුළ ඒ පුද්ගලයාට එකී සේවා නියුක්තියෙන් ලැබුණු හෝ උපයන ලද පහත දැක්වෙන මුදල් ප්‍රමාණ ඇතුළත් කරනු ලැබිය යුතුය.

(අ) වැටුප්, පඩිනඩි, නිවාඩු පඩි, අතිකාල දීමනා, ගාස්තු, විශ්‍රාම වැටුප්, කොමිස් මුදල්, පාරිතෝෂික, ප්‍රසාද දීමනා සහ වෙනත් සමාන ගෙවීම්;

(ආ) ජීවන වියදම් දීමනා, යැපීම් දීමනා, ගෙවල් කුලී, සංග්‍රහ වියදම් දීමනා හෝ ගමන් වියදම් දීමනා ඇතුළු පෞද්ගලික දීමනා ගෙවීම්;

(ඇ) යම් පුද්ගලයෙකු හෝ එම පුද්ගලයාගේ ආශ්‍රිත තැනැත්තකු විසින් දරන ලද වියදම් නිදහස් කිරීම හෝ ප්‍රතිපූර්ණය කිරීම සඳහා ගෙවනු ලබන වියදම්;

(ඈ) සේවා නියුක්ති කොන්දේසි වලට එකඟ වීම වෙනුවෙන් එම පුද්ගලයාට කරනු ලබන ගෙවීම්;

(ඉ) සේවා නියුක්තියන් අතිරික්ත වීම හෝ සේවා නියුක්තිය අහිමි වීම හෝ සේවා නියුක්තිය අවසන් කිරීම නිසා කරනු ලබන ගෙවීම්;

(ඊ) මෙම උපදෙස් මාලාවේ 2.1.3. ඡේදයේ ඊ අයිතමයට යටත්ව, සේවා නියුක්තියා වෙනුවෙන් විශ්‍රාම අරමුදලකට ගෙවන ලද විශ්‍රාම දායක මුදල් සහ සේවා නියුක්තිය සම්බන්ධයෙන් විශ්‍රාම යාමේ දී ලැබෙන මුදල්;

(උ) යම් පුද්ගලයෙකුගේ හෝ එම පුද්ගලයාගේ ආශ්‍රිත තැනැත්තකුගේ ප්‍රතිලාභය උදෙසා වෙනත් තැනැත්තකුට කරනු ලබන ගෙවීම් හෝ පැවරීම්;

(ඌ) යම් පුද්ගලයෙකු විසින් හෝ එම පුද්ගලයාගේ ආශ්‍රිත තැනැත්තකු විසින් සේවා නියුක්තිය ප්‍රකාරව ලබාගත් හෝ උපයාගත් ප්‍රතිලාභ වල සාධාරණ වෙළෙඳපල වටිනාකම;

(එ) සේවා නියුක්තිය සම්බන්ධයෙන් ලද ත්‍යාග ඇතුළුව වෙනත් ගෙවීම්

(ඒ) කොටස් අත්කර ගැනීම සඳහා යම් මනාපයක් පළ කිරීමේ හෝ අයිතියක් ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස විභජනය කරන ලද කොටස් ඇතුළත්ව, සේවා නියුක්තියෙන් උදෙසා වූ කොටස් යෝජනා ක්‍රමයක් යටතේ විභජනය කරන ලද කොටස් වල ඒ විභජනය කරන ලද අවස්ථාවේ වෙළෙඳපල වටිනාකමෙන්, එම කොටස් සඳහා සේවා නියුක්තියාගේ දායක මුදල අඩු කළ විට ලැබෙන වටිනාකම;

**2.1.3 තක්සේරු වර්ෂයක් සඳහා යම් පුද්ගලයෙකුට සේවා නියුක්තියෙන් ලැබෙන ලැබීම් සහ ලාභ ගණනය කිරීමේ දී පහත දැක්වෙන දෑ බැහැර කළ යුතුය.**

(අ) 2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ තුන්වැනි උපලේඛනයේ විශේෂිතව දක්වා ඇති නිදහස් කළ යුතු ප්‍රමාණය.

- I. (i) තැනැත්තෙකු හට සිදු වූ පෞද්ගලික හානියක් සම්බන්ධයෙන්;

හෝ

(ii) වෙනත් තැනැත්තෙකුගේ මරණයක් හෝ සම්බන්ධයෙන්;

වන්දි හෝ පාරිතෝෂිකයක් ලෙස යම් තැනැත්තෙකුට ගෙවන ලද ප්‍රාග්ධන වියදම් -

II. විශ්‍රාම ආදායම ශ්‍රී ලංකා රජය හෝ ශ්‍රී ලංකා රජයේ දෙපාර්තමේන්තුවක් මගින් ගෙවනු ලබන අවස්ථාවක දී තැනැත්තකුගේ විශ්‍රාම වැටුප;

III. (i) යම් විශ්‍රාම අරමුදලක් හෝ 1980 අංක 46 දරන සේවා නියුක්තයන්ගේ භාර අරමුදල් පනත මගින් පිහිටුවන ලද සේවා නියුක්තයන්ගේ භාර අරමුදල මගින් කරන ලද ආයෝජන වලින් උපයන ලද ආදායම නියෝජනය වන ලෙසට 1987 අප්‍රේල් මස 1 වන දින හෝ එදිනට පසු ආරම්භ වන යම් කාල පරිච්ඡේදයක් සඳහා එම අරමුදලකින් ; සහ

(ii) කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරන ලද අර්ථසාධක අරමුදලකින්;

සේවා නියුක්තයකුට විශ්‍රාම යන අවස්ථාවේ දී ගෙවනු ලබන යම් මුදල් ප්‍රමාණයක් -

IV. (i) තානාපති විනිර්මුක්ති නීතියක් හෝ සමාන නීතියක් මගින්;

(ii) වරප්‍රසාද සහ විනිර්මුක්තීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතිය සහ වරප්‍රසාද සහ විනිර්මුක්තීන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂිත නියෝජිත ආයතනයන්ගේ සම්මුතිය බලාත්මක කරනු ලබන පනතක් මගින්; හෝ

(iii) ජාත්‍යන්තර සංවිධානයකට අදාළව මේ පනත යටතේ සාදන ලද නියෝග, හෝ (i) වන හෝ (ii) වන උපඡේදයන් හි සඳහන් කරන ලද නීතියක් හෝ පනතක් යටතේ සාදන ලද නියෝග මගින්;

විධිවිධාන සලසා ඇති ප්‍රමාණයට වරප්‍රසාද හිමිවිය යුතු යම් පුද්ගලයෙකුගේ ආදායම—

V. ශ්‍රී ලංකා රජයේ සේවා නියුක්තියකට නිකුත් කරන ලද මාර්ග වාහන බලපත්‍රයකින් එම සේවා නියුක්තියට ලැබුණු හෝ බලපත්‍රයකින් එම සේවා නියුක්තියට ලැබුණු හෝ ව්‍යුත්පන්න වූ ප්‍රතිලාභ;

(ආ) සේවා යෝජකයා වෙනුවෙන් ඒ පුද්ගලයා විසින් දරන ලද වියදම් නිදහස් කිරීම හෝ ප්‍රතිපූර්ණය කිරීම;

(ඇ) සියළු පූර්ණ කාලීන සේවා නියුක්තියන්ට සමාන කොන්දේසි මත ප්‍රතිලාභ අත්වන අවස්ථාවක දී, එම

පුද්ගලයාගේ දන්ත වෛද්‍ය හෝ වෛද්‍ය හෝ සෞඛ්‍ය රක්ෂණ වියදම් නිදහස් කිරීම හෝ ප්‍රතිපූර්ණය කිරීම;

(ඇ) ප්‍රමාණය, වර්ගය සහ වාර ගණන අනුව සේවා යෝජකයා විසින් ගිණුම් පෙන්වීම හෝ අදාළ පුද්ගලයාට වෙන් කිරීම අසාධාරණ හෝ පරිපාලනමය වශයෙන් ප්‍රායෝගික නොවීම හේතුකොට ගෙන, විශේෂ සැලකිල්ලක් නොදැක්වීමේ පදනම මත සේවා නියුක්තයන්ට කරනු ලබන ගෙවීම් හෝ උපවිත වන ප්‍රතිලාභ;

(ඉ) මෙම උපදෙස් මාලාවේ 2.2.2. ඡේදයේ (ඒ) අයිතමයේ සඳහන් සේවා නියුක්තයන් උදෙසා වූ කොටස් යෝජනා ක්‍රමයක් යටතේ, සේවා නියුක්තයකුට ප්‍රදානය කර ඇති කොටස් අත්කර ගැනීමේ අයිතිවාසිකමක වටිනාකම හෝ අත්කර ගැනීමට මනාපය පළ කිරීමට ඉඩ දී ඇති කොටස්වල අදාළ අවස්ථාවේ වටිනාකම; සහ

(ඊ) කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව දක්වනු ලබන කොන්දේසිවලට යටත්ව, කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරන ලද විශ්‍රාම වැටුප්, අර්ථ සාධක හෝ ඉතිරි කිරීමේ අරමුදලක හෝ අර්ථසාධක හෝ ඉතිරි කිරීමේ සමිතියක සේවා නියුක්තයාගේ ගිණුමට සේවා යෝජකයා විසින් ගෙවනු ලබන දායක මුදල්.

## 2.1.4 01 වන උපලේඛනය - සේවා නියුක්ති ආදායම

2.1.4.1. මෙම උපලේඛනය කොටස් තුනකට වර්ග කර ඇත.

1. සේවා නියුක්තිය මගින් වන තක්සේරු කළ හැකි ආදායම ප්‍රකාශ කිරීම සඳහා - I වන කොටස
2. සේවා නියුක්ති ආදායම සඳහා වන සහන ප්‍රකාශ කිරීම සඳහා - II වන කොටස
3. සේවා නියුක්ති ආදායම සම්බන්ධයෙන් වන නිදහස් කළ ප්‍රමාණ ප්‍රකාශ කිරීමට - III වන කොටස

2.1.4.2 සේවා නියුක්ති ආදායම ගණනය කිරීම සඳහා ඇතුළත් කළ ප්‍රමාණ වලින් (මෙම උපදෙස් මාලාවේ 2.1.2 ඡේදයේ දී ඇති) බැහැර කළ යුතු ප්‍රමාණ (මෙම උපදෙස් මාලාවේ 2.1.3 ඡේදයේ දී ඇති) අඩු කිරීමෙන් පසු 01 වන උපලේඛනයේ 101 සිට 104 දක්වා තීරුවල “අ” ඡේදයෙහි ප්‍රාථමික සේවා නියුක්තිය මගින් ලැබෙන පාරිශ්‍රමිකයන් සහ තොරතුරු ද “ආ” ඡේදයෙහි ද්විතීයික සේවා නියුක්තිය මගින් ලැබෙන පාරිශ්‍රමිකයන් ද ඇතුළත් කරන්න. ලැබුණු මුළු පාරිශ්‍රමිකය (104 වන තීරුවේ එකතුව) 01 වන උපලේඛනයේ 105 වන කොටුවේ ඇතුළත් කරන්න.

2.1.4.3 I වන කොටසේ 106 සිට 109 දක්වා තීරුවල “අ” යටතේ ප්‍රාථමික සේවා නියුක්තිය මගින් ලැබුණු සේවාන්ත ප්‍රතිලාභ සහ තොරතුරු ද “ආ” හි ද්විතීයික සේවා නියුක්තිය මගින් ලැබුණු සේවාන්ත ප්‍රතිලාභ ද ඇතුළත් කරන්න. ලැබුණු සේවාන්ත ප්‍රතිලාභවල එකතුව (109 වන තීරුවේ එකතුව) එම කොටසේම 110 වන කොටුවට ඇතුළත් කරන්න.

(අ) ප්‍රාථමික සේවා නියුක්තිය (අ)

අංක 2064/60 දරන 2018 අප්‍රේල් 01 දිනැති ගැසට් නිවේදනය අනුව;

- i. තක්සේරු වර්ෂයක් සඳහා සේවා නියුක්තියෙකුගේ ප්‍රාථමික සේවා නියුක්තිය යනු එම තක්සේරු වර්ෂය සඳහා සේවා නියුක්තිකයා විසින් සේවා යෝජකයෙකු වෙත (ii) අයිතමය යටතේ සපයා තිබෙන ප්‍රකාශනයට අදාළ වන සේවා නියුක්තිය වේ.
- ii. එක් සේවා නියුක්තියක් පමණක් හිමි සේවා නියුක්තියකු හැර අන් සේවා නියුක්තියකු විසින් එම සේවා නියුක්තිය, ඔහුගේ ප්‍රාථමික සේවා නියුක්තිය ලෙස නම් කරමින් ප්‍රකාශයක් සේවා යෝජකයා වෙත ලබා දිය යුතුයි.
- iii. අයිතම (ii) යටතේ වන ප්‍රකාශනයක් සේවා නියුක්තිකයා සහ සේවා යෝජකයා විසින් අත්සන් කර දාතම යොදා තිබිය යුතු අතර තක්සේරු වර්ෂ එකකට හෝ වැඩි සංඛ්‍යාවකට අදාළ විය හැක.
- iv. යම් එක් අවස්ථාවක දී සේවා නියුක්තියෙකු සතුව, එක් ප්‍රාථමික සේවා නියුක්තියකට වඩා වැඩි සංඛ්‍යාවක් නොතිබිය යුතුය.
- v. එම ගැසට් නිවේදනයේ 4 වන ඡේදයට යටත්ව, තක්සේරු වර්ෂයක් අවසානයේ දී පමණක් අයිතමය (ii) යටතේ වන ප්‍රකාශනයක් සේවා නියුක්තියෙකුට ඉවත් කර ගත හැක.

(ආ) ද්විතියික සේවා නියුක්තිය (ආ)

අංක 2064/60 දරන 2018 අප්‍රේල් 01 දිනැති ගැසට් නිවේදනය අනුව;

සේවා නියුක්තියෙකුට අදාළව ද්විතියික සේවා නියුක්තිය යනුවෙන් අදහස් වනුයේ එම සේවා නියුක්තිකයාගේ ප්‍රාථමික සේවා නියුක්තිය නොවන ඕනෑම සේවා නියුක්තියකි.

2.1.4.4 අවසානයේ දී 105 සහ 110 කොටුවල එකතුව මෙම උපලේඛනයේ 111 වන කොටුවට ඇතුළත් කරන්න. 111 වන කොටුවේ සඳහන් වන එම ප්‍රමාණය වාර්තාවේ 10 වන කොටුවට ඇතුළත් කරන්න. මෙම ප්‍රමාණය සේවා නියුක්ති ආදායමෙන් වන බදු බැඳියාවට යටත් වන ආදායම වේ.

2.1.4.5 ඔබට සේවා නියුක්තියක් තිබේ නම් රු. 700,000 හෝ 111 වන කොටුවේ සඳහන් මුළු සේවා නියුක්ති ආදායම යන දෙකින් වඩා අඩු අගය සඳහා වන සහනයකට හිමිකම් ඇත. එම අඩු අගය 112 වන කොටුවට ඇතුළත් කර මෙම ප්‍රමාණය වාර්තාවේ 60 වන කොටුවට ඇතුළත් කරන්න (මෙම උපදෙස් මාලාවේ 2.5.1. ඡේදයේ (අ) අයිතමය බලන්න.)

2.1.4.6 මෙම උපදෙස් මාලාවේ 2.1.3 ඡේදයේ (අ) අයිතමය යටතේ නිශ්චය කර ඇති පරිදි සේවා නියුක්ති ආදායමෙන් නිදහස් කළ ආදායමක් ලැබුණේ නම්, ඉල්ලා ඇති තොරතුරු ද සමග එවැනි නිදහස් කිරීම් මෙම උපලේඛනයේ III වන කොටසේ 113, 114 සහ 115 තීරුවල දී ඇති ඡේළි මත සටහන් කරන්න. පසුව 115 තීරුවේ එකතුව 116 කොටුවට ඇතුළත් කරන්න. අවසානයේ දී 02 වන උපලේඛනයේ



217 කොටුවේ සහ 03 වන උපලේඛනයේ 318 කොටුවේ සඳහන් නිදහස් කළ ප්‍රමාණවල එකතුව ද සමඟ වාර්තාවේ 230 වන කොටුවේ ඇතුළත් කරන්න.

**2.2 ව්‍යාපාර ආදායම - යම් වෙළඳාමක්, වෘත්තීයයක්, රක්ෂාවක් හෝ ව්‍යාපාරික ස්වරූපයක් සහිත තනි වැඩපිළිවෙලක් ඇතුළත් වේ:**

**2.2.1** තක්සේරු වර්ෂයක් සඳහා ව්‍යාපාරයකින් යම් පුද්ගලයෙකුට ලැබෙන ආදායම, එම තක්සේරු වර්ෂය සඳහා එම පුද්ගලයාගේ ව්‍යාපාරය පවත්වාගෙන යාමෙන් ලැබෙන ලැබීම් සහ ලාභ වන්නේය.

**2.2.2** යම් තක්සේරු වර්ෂයක් සඳහා ව්‍යාපාරයක් පවත්වාගෙන යාමෙන් යම් තැනැත්තකුට ලැබෙන ලැබීම් සහ ලාභ ගණනය කිරීමේ දී එම තක්සේරු වර්ෂය තුළ දී, ඒ තැනැත්තා විසින් ඒ ව්‍යාපාරයෙන් උපයන ලද පහත දැක්වෙන මුදල් ප්‍රමාණ ඇතුළත් කරනු ලැබිය යුතුය:-

(අ) සේවා ගාස්තු;

(ආ) වෙළඳ තොග සම්බන්ධයෙන් ලැබුණු ප්‍රතිෂ්ඨාව

(ඇ) දේ. ආ පනතේ IV වන පරිච්ඡේදය යටතේ ගණන් බලනු ලබන පරිදි එම ව්‍යාපාරයේ ප්‍රාග්ධන වත්කම් සහ බැරකම් උපලබ්ධි කිරීමෙන් ලැබුණු ලැබීම්;

(ඈ) එම ව්‍යාපාරයේ ක්ෂය විය හැකි වත්කම් උපලබ්ධි කිරීම මත මේ දේ.ආ.පනතේ දෙවන හෝ හතරවන

උපලේඛනය මගින් ඇතුළත් කළ යුතු බවට නියම කර ඇති මුදල් ප්‍රමාණ;

(ඉ) ව්‍යාපාරය පවත්වාගෙන යාමේ හැකියාව මත සීමා පැනවීමක් භාරගැනීම වෙනුවෙන් ප්‍රතිශ්‍යාවක් වශයෙන් උපයන ලද මුදල් ප්‍රමාණ;

(ඊ) ව්‍යාපාරය සම්බන්ධයෙන් එම තැනැත්තාට ලැබෙන ත්‍යාග;

(උ) ව්‍යාපාරය සමග ඵලදායී ලෙස සම්බන්ධ වී ඇති සහ අදාළ තැනැත්තාගේ ආයෝජන ආදායම ගණනය කිරීමේ දී අන්‍යාකාරයකට ඇතුළත් කළ යුතු උපයන ලද මුදල්; සහ

(ඌ) දේ.ආ.පනත යටතේ ඇතුළත් කරනු ලැබිය යුතු වෙනත් මුදල් ප්‍රමාණ

**2.2.3** යම් තක්සේරු වර්ෂයක් සඳහා ව්‍යාපාරයක් පවත්වාගෙන යාමෙන් යම් පුද්ගලයෙකුට ලැබෙන ලැබීම් සහ ලාභ ගණනය කිරීමේ දී පහත දැක්වෙන දෑ බැහැර කරනු ලැබිය යුතුය:-

අ. නිදහස් කළ ප්‍රමාණ

(අ) 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත යටතේ වන නිදහස් කිරීම් පහත පරිදි වේ;

2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ 16ඇ, 16ඈ, 16ඉ, 24අ වගන්තිවල ප්‍රතිපාදන යටතේ පුද්ගලයෙකුගේ ලාභ සහ ආදායම සම්පූර්ණයෙන්ම හෝ කොටසක් එම

ප්‍රතිපාදනවල නිශ්චිතව දක්වා ඇති කාල සීමාවක් සඳහා නිදහස් කර ඇත්නම් සහ 2018 මාර්තු 31 වන විට ඒ කාල සීමාවෙන් කොටසක් නොගෙවී ඉතිරිව ඇති අවස්ථාවක එම කොටස ඒ විධිවිධාන අඛණ්ඩව පවතින්නාක් මෙන් උපකල්පනය කර ආදායම් බද්දෙන් නිදහස් කරනු ලැබුවා සේ අඛණ්ඩව පැවතිය යුතුය.

(ආ) දේ. ආ. පනත යටතේ වන නිදහස් කිරීම් පහත පරිදි වේ.

(i) යම් තැනැත්තකු විසින් කරන ලද නව නිර්මාණයක් හෝ යම් පර්යේෂණයක් ඇගයීමක් වශයෙන් ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයා විසින් හෝ රජය විසින් පිරිනමන ලද ප්‍රදානයක් වශයෙන් ලැබුණු ත්‍යාගයක්;

(ii) දේශීය ආදායම් පනතේ 84 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ බද්ද අඩු කරනු ලැබ ඇති, යම් මැණිකක් විකිණීමෙන් යම් තැනැත්තකු උපයනු ලබන යම් මුදල් ප්‍රමාණයක්;

(iii) අංක 2089/1 - 2018 .09. 17 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් පරිදි,

(අ) යම් ව්‍යවසායක් 2018 අප්‍රේල් 01 දිනට පෙර 1978 අංක 04 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා

ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹ ඇත්නම්; සහ

(ආ) එම ගිවිසුම තුළින්, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත හෝ 2000 අංක 38 දරන දේශීය ආදායම් පනත හෝ 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත යටතේ එම ව්‍යවසායේ ලාභ සහ ආදායම හෝ එම ව්‍යවසාය මගින් ගෙවනු ලබන යම් ලාභාංශ, සම්පූර්ණයෙන් හෝ ඉන් කොටසක් ආදායම් බද්දෙන් නිදහස් කිරීමට හෝ අඩු කළ අනුප්‍රමාණ වලට බදු කිරීමට, හෝ ආදායම් බදු බැඳියාව ආගණනය කිරීමේ පදනමට අදාළව ප්‍රතිපාදන සලසයි නම්, එම ව්‍යවසායේ ලාභ සහ ආදායම් හෝ එම ව්‍යවසාය මගින් ගෙවනු ලබන යම් ලාභාංශ තවදුරටත් එම ගිවිසුම යටතේ දක්වා ඇති ආකාරයට 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්දෙන් නිදහස් කිරීම හෝ එම ගිවිසුමේ පරිදි ගණනය කරන ලද සහ එහි සඳහන් අනුප්‍රමාණයට බද්දට යටත් කිරීම සිදුකළ යුතුය.

(iv) වාසික සමාගමක් මගින් හෝ දේශීය ආදායම් පනතේ 84 වන වගන්තිය යටතේ රඳවා ගැනීමකට යටත් වන වෙනත් වාසික සමාගමක් මගින් ලබා ගන්නා ලද වෙනත් ලාභාංශයකට ආරෝපණය කළ හැකි, හෝ ව්‍යුත්පන්න වන ප්‍රමාණයට වාසික සමාගමක් විසින් සාමාජිකයෙකුට ගෙවනු ලබන ලාභාංශයක්;

- (v) 10% ක රඳවා ගැනීමේ බදු අඩු කරන ලද 2018.04.01 දිනට පෙර ලැබුණු ලාභාංශ වලින් 2019.04.01 දිනට පෙර බෙදාහරින ලද ලාභාංශ;
- (vi) ශ්‍රී ලංකා රජය මගින් හෝ වෙනුවෙන් 2008 ඔක්තෝබර් මස 21 වන දින හෝ ඊට පසුව නිකුත් කරන ලද, විදේශීය ව්‍යවහාර මුදලින් නාමනය කළ රාජ්‍ය බැඳුම්කරයක නිකුත් කරන්නා විසින්, යම් වාසික නොවූ තැනැත්තකුට හෝ ශ්‍රී ලංකාවේ යම් බලපත්‍රලාභී වාණිජ බැංකුවකට, අවස්ථාවෝචිත පරිදි, ගෙවන ලද හෝ ඉඩ දෙන ලද පොලිය හෝ වට්ටමට සමාන මුදල් ප්‍රමාණයක්;
- (vii) දේ.ආ. පනතේ 84 වන වගන්තියේ (2) වන උපවගන්තිය යටතේ බද්ද අඩු කරනු ලැබ ඇති, යම් මැණිකක් විකිණීමෙන් යම් තැනැත්තෙකු උපයනු ලබන යම් මුදල් ප්‍රමාණයක්; (මැණිකක් විකිණීමේ ව්‍යාපාරයක නිරතව සිටින්නේ නම්)

ආ. අවසාන රඳවා ගැනීමේ ගෙවීම්

ව්‍යාපාර ආදායමට අදාළ වන අවසාන රඳවා ගැනීමේ ගෙවීම් (රඳවා ගැනීමේ බදු අඩුකර ඇති වුවද නැති වුව ද) පහත පරිදි වේ.

- (i) වාසික සමාගමක් මගින් වාසික පුද්ගලයෙකු වෙත ගෙවන ලාභාංශ;
- (ii) වාසික පුද්ගලයෙකු වෙත ගෙවන ලද හෝ උපයා ගත් ලෙස සලකනු ලබන පොලිය;
- (iii) ශ්‍රී ලංකාවේ ස්ථිර ආයතනයක් හරහා උපයන ලද ගෙවීම් හැර, නිර්වාසික තැනැත්තන් වෙත කරන ලද ගෙවීම්;

ව්‍යාපාර ආදායමක් ලෙස ඔබට පොලියක් හෝ ලාභාංශයක් ලැබිය හැක. එවැනි ප්‍රමාණ 02 වන උපලේඛනයේ හෝ වාර්තාවේ සඳහන් කිරීම අවශ්‍ය නොවේ. (06 වන උපලේඛනය සපයා ඇත්තේ අවසාන රඳවා ගැනීමේ ගෙවීම් සඳහාය. එවැනි ප්‍රමාණ 06අ, 06ආ සහ 06ඇ උපලේඛන වල අදාළ කොටු යටතේ ඇතුළත් කරන්න.)

ඇ. පුද්ගලයෙකුගේ ආදායම ගණනය කිරීමේ දී සේවා නියුක්ති ආදායම යටතේ ඇතුළත් කළ ප්‍රමාණයන්

### 2.2.4 02 වන උපලේඛනය - ව්‍යාපාර ආදායම

මෙම උපලේඛනය කොටස් තුනකින් සමන්විත වේ.

- I කොටස - ව්‍යාපාර මගින් වන තක්සේරු කළ හැකි ආදායම ප්‍රකාශ කිරීම සඳහා
- II කොටස - ව්‍යාපාර ආදායම හා සම්බන්ධයෙන් වන සහන ප්‍රකාශ කිරීම සඳහා
- III කොටස - ව්‍යාපාර ආදායම හා සම්බන්ධයෙන් වන නිදහස් කළ ප්‍රමාණ ප්‍රකාශ කිරීම සඳහා

**2.2.4.1 මෙම උපලේඛනයේ I කොටස, කොටස් තුනකින් සමන්විතය.**

- අ - තනි හිමිකාරීත්වයෙන් වන ව්‍යාපාර ආදායම
- ආ - හවුල් ව්‍යාපාරය මගින් බෙදාහරින ලද හවුල්කරුගේ ව්‍යාපාර ආදායම
- ඇ - භාරය මගින් ලැබෙන අර්ථලාභියාගේ ව්‍යාපාර ආදායම

අ. තනි හිමිකාරීත්වයෙන් වන ව්‍යාපාර ආදායම

(i) තනි හිමිකාරීත්වයෙන් වන ව්‍යාපාර ආදායම ගණනය කිරීම සඳහා ඇතුළත් කළ යුතු මුදල් ප්‍රමාණයන් ගෙන් (මෙම උපදෙස් මාලාවේ 2.2.2 අයිතමයන් යටතේ දී ඇති), එවැනි ව්‍යාපාර ආදායමෙන් බැහැර කළ යුතු ප්‍රමාණයන්(මෙම උපදෙස් මාලාවේ 2.2.3 අයිතමයන් යටතේ දී ඇති) අඩු කරන්න. ඉන්පසු ඉඩ දිය හැකි විශදම් සහ පාඩු අඩු කර තනි හිමිකාරීත්වයෙන් වන ව්‍යාපාර ආදායම ගණනය කරන්න.

(a) ඔබට ඇත්තේ එක් ව්‍යාපාරයක් පමණක් නම්, ඉඩ දී ඇති විෂදම් සහ අලාභ අඩු කිරීමෙන් ව්‍යාපාර ආදායම ගණනය කළ යුතුය.

(b) විවිධාකාර බදු අනුප්‍රමාණයන් අදාළ වන ව්‍යාපාර එකකට වඩා වැඩි සංඛ්‍යාවක් ඔබට තිබේ නම් සහ සහන අදාළ වන ව්‍යාපාර ඔබට තිබේ නම්, එවැනි ව්‍යාපාර පහත පරිදි වර්ගීකරණය කරන්න.

- ඔට්ටු හා සුදු, මත්පැන් හෝ දුම්කොළ ව්‍යාපාර
- ශ්‍රී ලංකාව තුළ දී හෝ ඉන් පිටත දී ශ්‍රී ලංකාවෙන් පිටත යම් තැනැත්තකුට සපයනු ලබන යම් සේවාවකින් විදේශ ව්‍යවහාර මුදලින් උපයන ආදායමක් සහිත ව්‍යාපාර (විදේශ සේවා සපයන ව්‍යාපාර)
- අනෙකුත් සියළු ව්‍යාපාර

ඉන්පසු එක් එක් ව්‍යාපාරය මගින් ලැබෙන ආදායම (ගැලපු ආදායම) වෙන වෙනම ගණනය කරන්න.



(ii) 201 සිට 203 දක්වා තීරුවල දී ඇති ජේළි මත ඉහත ආදායම් පිළිබඳ තොරතුරු ඇතුළත් කරන්න. තනි හිමිකාරීත්වයෙන් වන මුළු ව්‍යාපාර ආදායම (203 තීරුවේ එකතුව) 204 කොටුවේ ඇතුළත් කරන්න.

ආ. හවුල් ව්‍යාපාරය මගින් බෙදාහරින ලද හවුල්කරුගේ ව්‍යාපාර ආදායම

(i) හවුල්කරුවෙකු ලෙස ඔබ හට හවුල් ව්‍යාපාරය මගින් එක ව්‍යාපාරයක ආදායමක් පමණක් බෙදාහරින විට, එවැනි ආදායමක විස්තර 205 සිට 208 දක්වා තීරුවල දී ඇති ජේළිවල ඇතුළත් කරන්න.

(ii) විවිධාකාර බදු අනුප්‍රමාණයන් අදාළ වන ව්‍යාපාර ආදායම් එකකට වඩා වැඩි ගණනක් හවුල්කරුවෙකු ලෙස ඔබ හට හවුල් ව්‍යාපාරය මගින් බෙදාහරින විට සහ සහන අදාළ වන විට, හවුල් ව්‍යාපාර මගින් ලැබෙන, එවැනි ව්‍යාපාර පහත පරිදි වර්ගීකරණය කරන්න.

- ඔට්ටු හා සුදු, මත්පැන් හෝ දුම්කොළ ව්‍යාපාර
- ශ්‍රී ලංකාව තුළ දී හෝ ඉන් පිටත දී ශ්‍රී ලංකාවෙන් පිටත යම් තැනැත්තකුට සපයනු ලබන යම් සේවාවකින් විදේශ ව්‍යවහාර මුදලින් උපයන ආදායමක් සහිත ව්‍යාපාර (විදේශ සේවා සපයන ව්‍යාපාර)
- අනෙකුත් සියළු ව්‍යාපාර

(iii) 205 සිට 208 දක්වා තීරුවල දී ඇති ජේළි මත එම ආදායම් ප්‍රමාණ ඇතුළත් කරන්න. හවුල් ව්‍යාපාරයේ නම සමග (206 තීරුවේ) ව්‍යාපාර වර්ගය (උදා:- පෙරේරා ව්‍යවසාය - මත්පැන් ව්‍යාපාරය) සහ ප්‍රමාණ ඇතුළත් කරන්න. හවුල් ව්‍යාපාරය මගින් වන මුළු ව්‍යාපාර ආදායම (208 තීරුවේ එකතුව) 209 කොටුවට ඇතුළත් කරන්න.

ඇ. භාර මගින් ලැබෙන අර්ථලාභියාගේ ව්‍යාපාර ආදායම

- (i) අර්ථලාභියෙකු ලෙස භාරයක් මගින් වන ව්‍යාපාර ආදායම එක් ව්‍යාපාරයකින් පමණක් ඔබ වෙත ලැබෙන්නේ නම්, එවැනි විස්තර 210 සිට 213 දක්වා තීරුවල දී ඇති ජේළි මත ඇතුළත් කරන්න.
- (ii) විවිධාකාර බදු අනුප්‍රමාණයන් අදාළ වන, භාරයක් මගින් ලැබෙන ව්‍යාපාර ආදායම් එකකට වඩා වැඩි ගණනක් තිබේ නම්, එවැනි ව්‍යාපාර පහත පරිදි වර්ගීකරණය කරන්න.
  - ඔට්ටු හා සුදු, මත්පැන් හෝ දුම්කොළ ව්‍යාපාර
  - ශ්‍රී ලංකාව තුළ දී හෝ ඉන් පිටත දී ශ්‍රී ලංකාවෙන් පිටත යම් තැනැත්තකුට සපයනු ලබන යම් සේවාවකින් විදේශ ව්‍යවහාර මුදලින් උපයන ආදායමක් සහිත ව්‍යාපාර (විදේශ සේවා සපයන ව්‍යාපාර)

- අනෙකුත් සියළු ව්‍යාපාර

(iii) 210 සිට 213 දක්වා තීරුවල දී ඇති ඡේලි මත ආදායම් ප්‍රමාණ ඇතුළත් කරන්න. භාරයේ නම සඳහා වෙන්කර ඇති තීරුවෙහි (211 තීරුව) භාරයේ නම සහ ව්‍යාපාර වර්ගය (උදා:- ABC භාරය - වෙනත් ව්‍යාපාර) සහ ප්‍රමාණ ඇතුළත් කරන්න. භාරය මගින් අර්ථලාභියාගේ මුළු ව්‍යාපාර ආදායම (213 තීරුවේ එකතුව) 214 වන කොටුවේ ඇතුළත් කරන්න.

**2.2.4.2** අවසානයේ දී 204, 209 සහ 214 කොටුවල එකතුව මුළු ව්‍යාපාර ආදායම ලෙස 215 වන කොටුවේ ඇතුළත් කරන්න. ඉන්පසු 215 කොටුවේ සඳහන් ප්‍රමාණය වාර්තාවේ 20 කොටුවට ගෙන යන්න. මෙම ප්‍රමාණය ව්‍යාපාර ආදායමෙන් බද්දට යටත් වන ආදායම වේ.

**2.2.4.3** විදේශ ව්‍යවහාර මුදලින් ඉපයූ ආදායමක් සහිත ව්‍යාපාරයක ඔබ නිරත වන්නේ නම්, හෝ ඔබට හවුල් ව්‍යාපාරයකින් හෝ භාරයකින් එවැනි ආදායමක් බෙදා හැරියේ නම්, (මෙම උපදෙස් මාලාවේ 2.5.1 ඡේදයේ (ආ) අයිතමය බලන්න) එම ප්‍රමාණය 02 වන උපලේඛනයේ 216 වන කොටුවේ ඇතුළත් කරන්න. මෙම 216 වන කොටුවේ ඇති ප්‍රමාණය වාර්තාවේ 70 වන කොටුවේ ද ඇතුළත් කරන්න.

**2.2.4.4** ඉහත 2.2.3 ඡේදයේ අ අයිතමයේ සඳහන් කර ඇති පරිදි ව්‍යාපාර ආදායමෙන් නිදහස් කළ ප්‍රමාණ ඔබ වෙත ලැබුණේ නම්, එවැනි ප්‍රමාණ 2 වන උපලේඛනයේ III කොටසේ 217 කොටුවේ ඇතුළත් කරන්න. ඉන්පසුව 116, 217 සහ 318 කොටුවල එකතුව වාර්තාවේ 230 වන කොටුවට ඇතුළත් කරන්න

### **2.3 ආයෝජන ආදායම**

**2.3.1** යම් තක්සේරු වර්ෂයක් සඳහා ආයෝජනයකින් යම් තැනැත්තෙකුට ලැබෙන ආදායම, එම වර්ෂය සඳහා එම ආයෝජනයෙන් එම තැනැත්තාට ලැබෙන ලැබීම් සහ ලාභ වන්නේය.

**2.3.2** ඒ අනුව, පහත විශේෂයෙන් සඳහන් කර ඇති යම් ආයෝජන ක්‍රියාකාරකමක් මගින් තක්සේරු වර්ෂය තුළ ලැබුණු ලැබීම් සහ උපයන ලද ලාභ, 03 වන උපලේඛනය යටතේ ආයෝජන ආදායම ලෙස ඇතුළත් (ප්‍රකාශ) කළ යුතුය.

(අ) ලාභාංශ, පොලී, වට්ටම්, අයකිරීම්, වාර්ෂිකයන්, ස්වභාවික සම්පත් ගෙවුම්, කුලී, අධිමිල සහ රාජ්‍යභාග;

(ආ) දේ. ආ. පනතේ IV වන පරිච්ඡේදය යටතේ ගණන් බලනු ලබන පරිදි, ආයෝජන වත්කම් උපලබ්ධි කිරීමෙන් ලැබෙන ලැබීම්;

(ඇ) ආයෝජනයක් කිරීමේ හැකියාව මත සීමා පැනවීමක් භාර ගැනීම වෙනුවෙන් ප්‍රතිශ්ඨාවක් වශයෙන් උපයන ලද මුදල් ප්‍රමාණ;

(ඈ) ආයෝජනය සම්බන්ධයෙන් එම තැනැත්තාට ලැබෙන ත්‍යාග;

(ඉ) ලොකරැය, ඔට්ටු ඇල්ලීම් හෝ සුදු ක්‍රීඩා වලින් දිනුම් ලැබීම්; සහ

(ඊ) දේ. ආ. පනත යටතේ ඇතුළත් කරනු ලැබිය යුතු වෙනත් මුදල් ප්‍රමාණ

**2.3.3** යම් තක්සේරු වර්ෂයක් සඳහා ආයෝජනයකින් යම් තැනැත්තකුට ලැබෙන ලැබීම් සහ ලාභ ගණනය කිරීමේදී යම් තැනැත්තකු විසින් ලද හෝ උපයන ලද පහත දැක්වෙන ප්‍රමාණ බැහැර කළ යුතුය.

(අ) නිදහස් කළ ප්‍රමාණ

ආයෝජන ආදායම් සඳහා (පොලිය, ලාභාංශ, ප්‍රාග්ධන ලැබීම් ආදී...) අදාළ වන නිදහස් කිරීම් එක් එක් ආදායම යටතේ (මෙම උපදෙස් මාලාවේ 2.3.4. ඡේදය යටතේ) පහත දක්වා ඇත.

(ආ) පහත ගෙවීම් ආයෝජන ආදායමට අදාළ වන අවසාන රඳවා ගැනීමේ ගෙවීම් (රඳවා ගැනීමේ බදු අඩුකළ හෝ නොකළ) ලෙස සැලකිය යුතුය. එවැනි ප්‍රමාණයන් ඔබ විසින් 03 වන උපලේඛනයේ හෝ වාර්තාවේ සඳහන් කිරීම අවශ්‍ය නොවේ. අවසාන රඳවා ගැනීමේ ගෙවීම් සඳහා 06 වන උපලේඛනය සපයා ඇත. එවැනි ප්‍රමාණ 06අ, 06ආ හෝ 06ඇ උපලේඛනවල (අදාළ පරිදි) ඇතුළත් කරන්න.

එසේ වුවද ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු නම්, ඔබට හිමි පොලිය සඳහා වූ සහනය ලබාගැනීම සඳහා (මෙම උපදෙස් මාලාවේ 2.5.1 ඡේදයේ (ඇ) (ii) බලන්න) රු.

1.500,000 ක් දක්වා වූ පොලිය 03 වන උපලේඛනයේ සඳහන් කිරීම අවශ්‍ය වේ. රු. 1.500,000 ක් ඉක්මවන ප්‍රමාණය අවසාන රඳවා ගැනීමේ ගෙවීමක් ( පහත (ii) අයිතමයේ දක්වා ඇති පරිදි ) වන බැවින් එවැනි ප්‍රමාණ 06අ, 06ආ හෝ 06ඇ උපලේඛනවල (අදාළ පරිදි) ඇතුළත් කරන්න.

- (i) වාසික තැනැත්තකුට වාසික සමාගමක් මගින් ලැබෙන ලාභාංශ.
- (ii) වාසික පුද්ගලයකු වෙත ගෙවන ලද හෝ උපයන ලදැයි සලකනු ලබන පොලිය (තක්සේරු වර්ෂයකට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුට ගෙවන රු.1,500,000 ක් දක්වා වූ පොලිය හැර)
- (iii) ඔට්ටු ඇල්ලීමේ හෝ සුදු ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ දී ලැබුණු ප්‍රමාණ හැර ලොතරැයි, ත්‍යාග, ඔට්ටු හෝ සුදු මගින් ලැබුණු දිනුම් ප්‍රමාණයන්
- (iv) ශ්‍රී ලාංකික ස්ථීර ආයතනයක් හරහා උපයන ලද ගෙවීම් හැර නිර්වාසික තැනැත්තකු විසින් ලබාගන්නා ලද ගෙවීම්

### 2.3.4 විවධ ආයෝජන ආදායම් වර්ගවල විශේෂ ලක්ෂණ

(අ) ලාභාංශ:

ලැබෙන ලාභාංශ ව්‍යාපාර ආදායමකින් හෝ ආයෝජන ආදායමකින් විය හැක. ව්‍යාපාර ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන්

ලැබුණු හෝ උපයන ලදැයි සලකනු ලබන ලාභාංශයන් වේ නම්, එවැනි ආදායමක් ව්‍යාපාර ආදායම යටතේ ප්‍රකාශ කළ යුතුය. එසේ නොමැති නම් එය ආයෝජන ආදායමක් විය යුතුය.

වාසික පුද්ගලයෙකු වෙත වාසික සමාගමකින් ලැබුණු ලාභාංශ අවසාන රඳවා ගැනීමේ ගෙවීම් ලෙස සැලකේ. එහෙයින් මූලාශ්‍රයේ දී 14% ක අනුප්‍රමාණයෙන් ර.ගැ.බ. බදු අඩු කර ඇති හෝ නොමැති ලාභාංශ, 02 හෝ 03 වන උපලේඛනයේ I කොටසේ හෝ වාර්තාවේ ප්‍රකාශ කළ යුතු නැත. කෙසේ වුවද එවැනි ප්‍රමාණයන් 06 වන උපලේඛනයේ, 06අ හෝ 06ආ උපලේඛනයන්හි අදාළ පරිදි ප්‍රකාශ කළ යුතුය.

පහත සඳහන් ලාභාංශ නිදහස් කළ ලාභාංශ ලෙස සැලකිය යුතුය.

(i) අංක 2089/1 - 2018 .09. 17 දිනැති අති විශේෂ ගැසට් නිවේදනයේ සඳහන් පරිදි,

(අ) යම් ව්‍යවසායක් 2018 අප්‍රේල් 01 දිනට පෙර 1978 අංක 04 දරන ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩල පනතේ 17 වන වගන්තිය යටතේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමඟ ගිවිසුමකට එළඹ ඇත්නම්; සහ

(ආ) එම ගිවිසුම තුළින්, 1979 අංක 28 දරන දේශීය ආදායම් පනත හෝ 2000 අංක 38 දරන දේශීය ආදායම් පනත හෝ 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත යටතේ එම ව්‍යවසායේ ලාභ සහ ආදායම හෝ එම ව්‍යවසාය මගින් ගෙවනු ලබන යම් ලාභාංශ, සම්පූර්ණයෙන් හෝ ඉන් කොටසක් ආදායම් බද්දෙන් නිදහස් කිරීමට හෝ අඩු කළ අනුප්‍රමාණ වලට බදු කිරීමට, හෝ ආදායම් බදු බැඳියාව ආගණනය කිරීමේ පදනමට අදාළව ප්‍රතිපාදන සලසයි නම්,

එම ව්‍යවසායේ ලාභ සහ ආදායම් හෝ එම ව්‍යවසාය මගින් ගෙවනු ලබන යම් ලාභාංශ තවදුරටත් එම ගිවිසුම යටතේ දක්වා ඇති ආකාරයට 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත යටතේ ගෙවිය යුතු ආදායම් බද්දෙන් නිදහස් කිරීම හෝ එම ගිවිසුමේ පරිදි ගණනය කරන ලද සහ එහි සඳහන් අනුප්‍රමාණයට බද්දට යටත් කිරීම සිදුකළ යුතුය.

- (ii) වාසික සමාගමක් මගින් හෝ 84 වන වගන්තිය යටතේ රඳවා ගැනීමකට යටත් වන වෙනත් වාසික සමාගමක් මගින් ලබාගන්නා ලද වෙනත් ලාභාංශයකට ආරෝපණය කළ හැකි, හෝ ව්‍යුත්පන්න වන ප්‍රමාණයට වාසික සමාගමක් විසින් සාමාජිකයකුට ගෙවනු ලබන ලාභාංශයක්
- (iii) 10% ක රඳවා ගැනීමේ බද්දක් අඩු කළ, 2018.04.01 දිනට පෙර ලැබුණු ලාභාංශ වලින් 2019.04.01 දිනට පෙර බෙදාහරිනු ලැබූ ලාභාංශ.

(ආ) පොලිය

පොදුවේ ගත් කළ පොලී ආදායම, ආයෝජන ආදායම යටතේ වර්ගීකරණය කළ හැක. එසේ නමුදු, ව්‍යාපාරික ක්‍රියාකාරකමක් සම්බන්ධයෙන් ලැබූ හෝ උපයන ලදැයි සැලකෙන පොලී ආදායමක් වේ නම් එවැනි පොලී ආදායමක්, ව්‍යාපාර ආදායමක් ලෙස සැලකිය යුතුය.

නිදහස් කිරීම්:

ශ්‍රී ලංකා රජය මගින් හෝ වෙනුවෙන් 2008 ඔක්තෝම්බර් මස 21 වන දින හෝ ඊට පසුව නිකුත් කරන ලද, විදේශීය ව්‍යවහාර



මුදලින් නාමනය කළ රාජ්‍ය බැඳුම්කරයක නිකුත් කරන්නා විසින්, යම් වාසික නොවූ තැනැත්තකුට හෝ ශ්‍රී ලංකාවේ යම් බලපත්‍රලාභී වාණිජ බැංකුවකට, අවස්ථාවෝචිත පරිදි, ගෙවන ලද හෝ ඉඩ දෙන ලද පොළිය හෝ වට්ටමට සමාන මුදල් ප්‍රමාණයක්;

(ඇ) වාර්ෂික

වාර්ෂික ලැබීම් ආයෝජන ආදායම යටතේ ප්‍රකාශ කළ යුතුය.

නිදහස් කිරීම්:

2000 අංක 43 දරන රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ පනත යටතේ ලියාපදිංචි කරන ලද බැංකුවකින් හෝ රක්ෂණ සමාගමකින් වසර දහයකට නොඅඩු කාල සීමාවක් සඳහා මිලදී ගන්නා ලද ජීවිත රක්ෂණ වාර්ෂිකයක් මගින් ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකුට ව්‍යුත්පන්න වන යම් මුදල් ප්‍රමාණයක්;

(ඈ) ස්වභාවික සම්පත් ගෙවුම්

“ස්වභාවික සම්පත් ගෙවුම්” යන්නෙන්, ගොඩබිමෙන් හෝ මුහුදෙන් ලබා ගන්නා ලද ස්වභාවික සම්පත්වල ප්‍රමාණය හෝ වටිනාකම සම්බන්ධයෙන් සමස්ත ලෙස හෝ කොටසක් ලෙස ගණනය කරනු ලැබූ, ගොඩබිමෙන් හෝ මුහුදෙන් ස්වභාවික සම්පත් ලබාගැනීමේ අයිතිය සඳහා වූ වාරිකයක් හෝ සමාන මුදල් ප්‍රමාණයක් ඇතුළු, යම් ගෙවීමක් අදහස් කෙරේ;

උදාහරණයක් ලෙස, දේපලකට ඇතුළු වීමේ අයිතිය සඳහා වන ගෙවීමක්, ගස් කැපීම හෝ රැගෙන යාම සඳහා වන ගෙවීමක් ස්වභාවික සම්පත් ගෙවීමක් වන අතර දැනටමත් කපා දමා ඇති ගස් සඳහා කරන ගෙවීමක් ස්වභාවික සම්පත් ගෙවුමක් නොවේ.

### (ඉ) කුලිය

ලැබෙන කුලිය ව්‍යාපාර ආදායමකින් හෝ ආයෝජන ආදායමකින් විය හැක.

ව්‍යාපාරික දේපළක් (වංචල හෝ නිශ්චල) කුලියට දී ඇති අවස්ථාවක දී අයිතිකරු විසින් ප්‍රකාශයට පත් කළ යුතු ආදායම වනුයේ ආදායම උපදවීමෙහි ලා දරන ලද වියදම අඩු කිරීමෙන් (උදා:- වරිපනම්, පොලිය, අළුත්වැඩියා, නඩත්තු කිරීම් සහ ක්ෂය) පසු ලැබෙන කුලී ආදායමයි.

ආයෝජන වත්කමකින් කුලී ආදායම් ලබන වාසික තැනැත්තකුට එම ආයෝජන වත්කමට අදාළ අලුත්වැඩියා කිරීම සහ නඩත්තු සඳහා එම තක්සේරු වර්ෂයේදී මුළු කුලී ආදායමෙන් (අලුත්වැඩියා සහ නඩත්තු කිරීම් හැර ඉඩ දී ඇති අනෙකුත් වියදම් අඩු කිරීමෙන් පසු) 25% ක ප්‍රමාණයකට සමාන ප්‍රමාණයක් සහනයක් ලෙස අඩුකර ගත හැකිය. මෙම සහනය හිමිවන්නේ අලුත්වැඩියා කිරීම සහ නඩත්තු කිරීම සඳහා දරන ලද යම් සත්‍ය වියදම් කිසිවක් අඩු නොකළේ නම් පමණි.

(ඊ) ආයෝජන වත්කම් උපලබ්ධිවීමෙන් වන ලාභ

ආයෝජන වත්කම් උපලබ්ධිවීමෙන් වන ලාභ ද ආයෝජන ආදායමේ කොටසකි. එහෙයින් එවැනි ලැබීම්වල මුළු එකතුව 03 වන උපලේඛනයේ I වන කොටසේ ප්‍රකාශ කළ යුතුය.

නිදහස් කිරීම්:

(i) පහත අවස්ථාවල දී හැර, තක්සේරු වර්ෂය තුළ ආයෝජන වත්කම් උපලබ්ධි කිරීම මගින් වාසික පුද්ගලයා ලබාගන්නා මුළු ලැබීම් රු. 600,000 නොඉක්මවන අවස්ථාවක දී සහ ආයෝජන වත්කමක් උපලබ්ධි කිරීම මගින් වාසික තැනැත්තා ලබාගන්නා ලද රු. 50,000 නොඉක්මවන ලැබීමක්;

(අ) මෙම ඡේදයේ වාසිය ලබා ගැනීමේ අරමුණ සඳහා ආයෝජන වත්කම් කොටස දෙකකින් හෝ ඊට වැඩියෙන් උපලබ්ධි කර ඇති බවට කොමසාරිස් ජනරාල්වරයා සෑහීමකට පත්වන අවස්ථාවක දී, සියළු කොටස් උපලබ්ධි වීමෙන් ලැබෙන මුළු ලැබීම් රු. 50,000 නොඉක්මවන්නේ නම් සහ තක්සේරු වර්ෂය තුළ ආයෝජන වත්කම් උපලබ්ධි කිරීම මගින් වාසික පුද්ගලයා විසින් ලබාගන්නා ලද මුළු ලැබීම් රු. 600,000 ක් නොඉක්මවන්නේ නම් එම උපලබ්ධි කිරීම මගින් ඇතිවන යම් ලැබීමක් මේ ඡේදය යටතේ නිදහස් කරනු ලැබිය යුතුය.

(ආ) හවුලේ අයිති වන්නා වූ ආයෝජන වත්කමක් උපලබ්ධි කරන අවස්ථාවක දී වත්කම උපලබ්ධි කිරීම මත ආයෝජන වත්කමෙහි සියලු හිමිකරුවන් විසින් ලැබූ මුළු ලැබීම් රු. 50,000 නොඉක්මවන්නේ නම් සහ තක්සේරු වර්ෂය තුළ

වාසික පුද්ගලයා විසින් ලබාගන්නා ලද මුළු ලැබීම් රු. 600,000 නොඉක්මවන්නේ නම් පමණක් මෙම ඡේදය අදාළ වේ.

(ii) උපලබ්ධිවීමට පෙර වසර තුනක් අඛණ්ඩව මූලික වාසික ස්ථානය තනි පුද්ගලයාට හිමිව ඇත්නම් සහ එම වසර තුනෙන් අවම වශයෙන් වසර දෙකක් එහි තනි පුද්ගලයා ජීවත් වූයේ නම් (දෛනික පදනමකින් ගණනය කිරීමෙන්) එම තනි පුද්ගලයාගේ ප්‍රධාන වාසික ස්ථානය උපලබ්ධි වීම මගින් වාසික තනි පුද්ගලයාට හිමිවන ලැබීමක්;

(iii) ශ්‍රී ලංකා සුදාකූම්පත් සහ විනිමය කොමිෂන් සභාව මගින් බලපත්‍රලාභී යම් කොටස් වෙළඳපලක් මගින් පළ කරන ලද නිල ලැයිස්තුවක උපුවා ඇති කොටස් වලින් සමන්විත වූ වත්කමක් උපලබ්ධි වීමෙන් හිමිවන ලැබීමක්;

(උ) ලොතරැයි, ඔට්ටු හෝ සුදු මගින් හිමිවන දිනුමක්

නිදහස් කිරීම:

දළ මුදල් ප්‍රමාණය රු. 500,000 ක් නොඉක්මවන ලොතරැයිකින් හිමිවන යම් දිනුමක්;

ඔට්ටු ඇල්ලීම හෝ සුදු වලින් සමන්විත ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේ දී ලද මුදල් ප්‍රමාණ හැර, ලොතරැයි, ත්‍යාග, ඔට්ටු ඇල්ලීම් හෝ සුදු වලින් දිනුම් ලෙස ගෙවන ලද මුදල් ප්‍රමාණයන් අවසාන රඳවා ගැනීමේ ගෙවීම් ලෙස සැලකේ. එවැනි ප්‍රමාණ 03 වන උපලේඛනයේ ප්‍රකාශ කිරීම අවශ්‍ය නොවන අතර 06 වන උපලේඛනයේ ඇති 6A උපලේඛනයේ හෝ 6B උපලේඛනයේ අදාළ වන පරිදි භාවිතා කර ප්‍රකාශ කරන්න.

### 2.3.5 03 වන උපලේඛනය - ආයෝජන ආදායම

මෙම උපලේඛනය කොටස් තුනකින් සමන්විත වේ.

- I කොටස- ආයෝජන මගින් වන තක්සේරු කළ හැකි ආදායම ප්‍රකාශ කිරීම සඳහා
- II කොටස- ආයෝජන ආදායම හා සම්බන්ධයෙන් වන සහන ප්‍රකාශ කිරීම සඳහා
- III කොටස- ආයෝජන ආදායම හා සම්බන්ධයෙන් වන නිදහස් කළ ප්‍රමාණ ප්‍රකාශ කිරීම සඳහා

#### 2.3.5.1. මෙම උපලේඛනයේ I කොටස, කොටස් තුනකින් සමන්විතය.

අ. ආයෝජන ආදායම (හවුල් ව්‍යාපාරයක් හෝ භාරයක් හැර)

ආ.හවුල් ව්‍යාපාරයක් මගින් බෙදාහරින ලද හවුල්කරුවාගේ ආයෝජන ආදායම

ඇ.භාරයක් මගින් ලැබෙන අර්ථලාභියාගේ ආයෝජන ආදායම

#### අ. ආයෝජන ආදායම (හවුල් ව්‍යාපාරයක් හෝ භාරයක් හැර)

(අ) ආයෝජන ආදායම ප්‍රධාන ලෙස පහත වර්ග වලට බෙදා ඇත.

- (i) පොලී ආදායම (ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු නම් පමණක් )
- (ii) කුලී ආදායම
- (iii) ආයෝජන වත්කම් උපලබ්ධිවීමෙන් වන ලාභ
- (iv) වෙනත්

(ආ) හවුල් ව්‍යාපාරයකින් හෝ භාරයකින් හැර ලැබුණු ආයෝජන ආදායමකින් (මෙම උපදෙස් මාලාවේ 2.3.2. ඡේදයේ සඳහන් පරිදි) ඉහත 2.3.3 ඡේදයේ සහ 2.3.4 ඡේදයේ දී ඇති බැහැර කල යුතු ප්‍රමාණයන් අඩු කිරීමෙන් පසු සහ අලාභ ඇතුළු අනෙකුත් ඉඩ දිය හැකි වියදම් අඩු කිරීමෙන් පසු ලැබෙන ආයෝජන ආදායම 301 සිට 303 දක්වා තීරුවල දී ඇති ඡේළිවල ප්‍රකාශ කරන්න. හවුල් ව්‍යාපාරයකින් හෝ භාරයකින් හැර ලැබුණු මුළු ආයෝජන ආදායම (303 තීරුවේ එකතුව) 304 වන කොටුවේ ඇතුළත් කරන්න.

ආ. හවුල් ව්‍යාපාරය මගින් බෙදාහරින ලද හවුල්කරුවාගේ ආයෝජන ආදායම

(අ) හවුල් ව්‍යාපාරය මගින් බෙදාහරින ලද හවුල්කරුවාගේ ආයෝජන ආදායම පහත පරිදි වර්ගීකරණය කිරීම අවශ්‍යය.

- (i) පොලී ආදායම (ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු නම් පමණක් )
- (ii) කුලී ආදායම
- (iii) ආයෝජන වත්කම් උපලබ්ධිවීමෙන් වන ලාභ
- (iv) වෙනත්

(ආ) හවුල් ව්‍යාපාරයකින් හවුල්කරුට ආයෝජන ආදායමක් බෙදාහරින ලද්දේ නම්, එවැනි ආදායමක විස්තර, 305 සිට 308 දක්වා වන තීරුවල දී ඇති ඡේළිවල ඇතුළත් කරන්න.

(ඇ) 306 වන තීරුව යටතේ, ඉහත ආකාරයට වර්ගීකරණය කළ ආයෝජන ආදායම් වර්ගය හවුල් ව්‍යාපාරයේ නම ද සමඟ ඇතුළත් කරන්න.

උදා. නිමල් සහ කමල් හවුල් ව්‍යාපාරය - කුලී ආදායම

හවුල්කරුගේ මුළු ආයෝජන ආදායම (308 තීරුවේ එකතුව) 309 වන කොටුවේ ඇතුළත් කරන්න.

ඇ - භාරයක් මගින් ලැබෙන අර්ථලාභියාගේ ආයෝජන ආදායම

(අ) ආයෝජන ආදායම බෙදා වෙන් කිරීම, පහත වර්ගීකරණය පරිදි සිදු කිරීම අවශ්‍ය වේ.

- (i) පොලී ආදායම (ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු නම් පමණක්)
- (ii) කුලී ආදායම
- (iii) ආයෝජන වත්කම් උපලබ්ධිවීමෙන් වන ලාභ
- (iv) වෙනත්

(ආ) අර්ථලාභියෙකු ලෙස භාරයකින් ආයෝජන ආදායමක් ඔබට ලැබෙන්නේ නම්, එවැනි ආදායමක විස්තර, 310 සිට 313 දක්වා වන තීරුවල දී ඇති ජේළිවල ඇතුළත් කරන්න.

(ඇ) 311 වන තීරුව යටතේ දී ඇති ජේළිවල, ඉහත ආකාරයට වර්ගීකරණය කළ ආයෝජන ආදායම් වර්ගය භාරයේ නම ද සමඟ ඇතුළත් කරන්න.

උදා. ඒබ්බි ට්‍රස්ට් - කුලී ආදායම

භාරය මගින් අර්ථලාභියාගේ මුළු ආයෝජන ආදායම (313 තීරුවේ එකතුව) 314 වන කොටුවේ ඇතුළත් කරන්න.

2.3.5.2.304, 309 සහ 314 කොටුවල තිබෙන ප්‍රමාණ වල එකතුව මුළු ආයෝජන ආදායම ලෙස 315 වන කොටුවේ ඇතුළත් කරන්න. 315 වන කොටුවේ ඇති ප්‍රමාණය වාර්තාවේ 30 වන කොටුවට සඳහන් කරන්න. මෙම ප්‍රමාණය ආයෝජන ආදායමෙන් බදු බැඳියාවට යටත් වන ආදායමයි.

2.3.5.3.ඔබ කුලී ආදායමක් ලබන්නේ නම්, මෙම උපදෙස් මාලාවේ 2.5.1 ඡේදයේ (ඇ (i) අයිතමය බලන්න. එම සහන ප්‍රමාණය II කොටසේ 316 වන කොටුවේ සහ වාර්තාවේ 80 වන කොටුවේ ඇතුළත් කරන්න.

2.3.5.4.ඔබ ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වශයෙන් පොලී ආදායමක් ලබන්නේ නම්, මෙම උපදෙස් මාලාවේ 2.5.1 ඡේදයේ (ඇ)(ii) අයිතමය බලන්න. එම සහන ප්‍රමාණය II වන කොටසේ 317 කොටුවේ සහ වාර්තාවේ 90 වන කොටුවේ සඳහන් කරන්න.

2.3.5.5.දේ. ආ. පනත යටතේ හෝ 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත යටතේ නිදහස් කර ඇති යම් ආයෝජන ආදායමක් ඔබට ලැබේ නම් අලාභ ඇතුළු ඉඩ දිය හැකි වියදම් අඩු කිරීමෙන් පසු එවැනි නිදහස් කළ ආදායම් III කොටසේ 318 වන කොටුවේ වෙන වෙනම ඇතුළත් කරන්න.

## 2.4. වෙනත් යම් මූලාශ්‍රයන් මගින් වන ආදායම

2.4.1. සේවා නියුක්ති ආදායම, ව්‍යාපාර ආදායම හෝ ආයෝජන ආදායම යටතේ සඳහන් කර නොමැති, අනියම් සහ පුනරාවර්තන නොවන ස්වභාවයේ ලාභ හැර යම් මූලාශ්‍රයක් මගින් වන ආදායම, එවැනි ආදායමක විස්තර ද සමග 04 වන උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය.



**2.4.2. 04 වන උපලේඛනය - වෙනත් ආදායම්**

401 සහ 402 තීරු යටතේ දී ඇති ජේළිවල අදාළ විස්තර සහ ආදායම් ඇතුළත් කරන්න. වෙනත් ආදායම්වල එකතුව(402 තීරුවේ එකතුව) 403 වන කොටුවේ ඇතුළත් කරන්න. අවසානයේ දී එවැනි ප්‍රමාණවල එකතුව වාර්තාවේ 40 වන කොටුවේ ඇතුළත් කරන්න.

**2.5. බදු අය කළ හැකි ආදායම නිශ්චය කිරීම**

බදු අය කළ හැකි ආදායම ලබාගැනීමේදී සහන සහ සුදුසුකම් ලබන ගෙවීම් අඩු කළ හැකිය.

**2.5.1. තක්සේරු කළ හැකි ආදායමෙන් අඩු කළ හැකි සහන**

**(අ) සේවා නියුක්ති ආදායම සඳහා සහන**

පුද්ගලයාගේ මුළු සේවා නියුක්ති ආදායම හෝ රු. 700,000 යන දෙකින් කවර හෝ අඩු අගය සහනයක් ලෙස සෑම තක්සේරු වර්ෂයක් සඳහාම අඩු කිරීමට සේවා නියුක්තිය මගින් වන ආදායමක් ඇති පුද්ගලයෙකු හිමිකම් ලබයි.( මෙම උපදෙස් මාලාවේ 2.1.4.5. ඡේදය බලන්න)

**(ආ) ව්‍යාපාර ආදායම සඳහා සහන (විදේශ සේවා ආදායම සඳහා සහන)**

ශ්‍රී ලංකාව තුළ දී හෝ ඉන් පිටත දී ශ්‍රී ලංකාවෙන් පිටත යම් තැනැත්තකුට සපයනු ලබන යම් සේවාවකින් විදේශ ව්‍යවහාර මුදලින් උපයන ආදායමක් සහිත යම් වාසික පුද්ගලයෙකු හෝ හවුල්කරුවකු සම්බන්ධයෙන් වන විට, වර්ෂය සඳහා එම මුළු

ආදායමට සමාන උපරිමයකට යටත්ව, එක් එක් තක්සේරු වර්ෂයක් සඳහා රු. 15,000,000 ක සහනයකට හිමිකම් ඇත.(මෙම උපදෙස් මාලාවේ 2.2.4.3 අයිතමය බලන්න)

(ඇ) ආයෝජන ආදායම සඳහා සහන

(i) කුලී ආදායම

ආයෝජන වත්කමකින් කුලී ආදායම් (ආයෝජන ආදායම් ප්‍රභවය යටතේ) ලබන තනි පුද්ගලයකුට, ආයෝජන වත්කමට අදාළ අලුත්වැඩියා කිරීම, නඩත්තු කිරීම සහ ක්ෂයවීම සඳහා, (බදු ගෙවන්නා විසින් ආයෝජන වත්කම අලුත්වැඩියා කිරීම, නඩත්තු කිරීම සහ ක්ෂයවීම සඳහා දරන ලද යම් සත්‍ය වියදම් සඳහා කිසිදු අඩු කිරීමක් හෝ පිරිවැයක් ඉල්ලා නොමැති නම් ) තක්සේරු වර්ෂය සඳහා වන මුළු කුලී ආදායමෙන් (ගැලපු ආදායම) 25% ක ප්‍රමාණයකට සමාන ප්‍රමාණයක බදු සහනයක් හිමිවේ.

ආයෝජන ආදායමක් ලෙස කුලී ආදායමක් ඔබ ලබන්නේ නම් අලාභ ඇතුළු ඉඩ දියහැකි වියදම් (අලුත්වැඩියා කිරීම, නඩත්තු කිරීම සහ ක්ෂයවීම හැර) අඩු කල පසු සහ හවුල් ව්‍යාපාරයකින් හවුල්කරුවාගේ ආයෝජන ආදායම ලෙස බෙදාහරින ලද හෝ භාරයකින් අර්ථලාභියාගේ ආයෝජන ආදායමක් ලෙස බෙදාහරින ලද (අලුත්වැඩියා කිරීම, නඩත්තු කිරීම සහ ක්ෂයවීම සඳහා දරන ලද යම් සත්‍ය වියදම් සඳහා කිසිදු අඩු කිරීමක් හෝ පිරිවැයක් ඉල්ලා නොමැති නම්) එම කුලී ආදායම මත 25% ක සහනයක් ඔබට හිමිවේ. (උපදෙස් මාලාවේ 2.3.5.3 අයිතමය බලන්න)

**(ii) පොලී ආදායම (ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පමණි)**

එක් එක් තක්සේරු වර්ෂය සඳහා මූල්‍ය ආයතනයකින් උද්ගත වන පොලී ආදායමක් සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු වන යම් තැනැත්තකු හට, වර්ෂය සඳහා තනි පුද්ගලයෙකුගේ මුළු පොලී ආදායමෙන් රු. 1,500,000 ක් දක්වා සහනයක් ලෙස අඩු කිරීමට හිමිකම් ඇත.

ඔබට (ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකු නම්) ආයෝජන ආදායමක් ලෙස පොලී ආදායමක් ලැබුනේ නම් හෝ, හවුල් ව්‍යාපාරයකින් බෙදාහරින ලද පොලී ආදායමක් ඇත්නම් හෝ භාරයකින් ලද ආයෝජන ආදායමක් ලෙස පොලී ආදායමක් ලැබුනේ නම්, එම පොලී ආදායමෙන් රු.1,500,000 ක් හෝ මුළු පොලී ආදායම යන ප්‍රමාණයන්ගෙන් අඩු ප්‍රමාණය දක්වා වන සහනයකට ඔබට හිමිකම් ඇත.

**(ඇ) පුද්ගලික සහනය - රු. 500,000**

ශ්‍රී ලංකාවේ පුරවැසියෙකු වන යම් පුද්ගලයෙකු ඔහු ශ්‍රී ලංකාවේ වාසිකයෙකු වන්නේ ද නොවන්නේදැයි නොසලකමින්, පුද්ගලික සහනය රු. 500,000 හෝ තක්සේරු කළ හැකි ආදායමේ ශේෂය යනාදියෙන් කවර හෝ අඩු අගය සඳහා අඩු කිරීමකට හිමිකම් ලබයි.

**2.5.2. 05 වන උපලේඛනය - සුදුසුකම් ලබන ගෙවීම් සඳහා දීමනා:**

යම් පුද්ගලයකුට දේ. ආ. පනත යටතේ තනි හිමිකාරීත්වයක් මඟින් හෝ හවුල් ව්‍යාපාරයක් මඟින් හෝ භාරයක් මඟින් 2018/2019 තක්සේරු වර්ෂයේ දී සිදු කළ පරිත්‍යාග මත

සුදුසුකම් ලබන ගෙවීම් සඳහා 2018/2019 තක්සේරු වර්ෂයේ දී හිමිකම් පෑමට හැකිය.

එසේම 2006 අංක 10 දරන දේශීය ආදායම් පනතේ නිශ්චය කර ඇති සීමාවන්ට අනුව, 2018 අප්‍රේල් 01 වන දිනට පෙර සිදු කළ පරිත්‍යාග සම්බන්ධයෙන් සුදුසුකම් ලබන යම් ගෙවීම්ක අඩු නොකළ ඉතිරි ශේෂයක් වේ නම් 2018/2019 තක්සේරු වර්ෂයේ සිට ඉතිරි කාලපරිච්ඡේදය දක්වා අඩු කිරීමට හිමිකම ඇත.

ඒ අනුව 05 වන උපලේඛනය, උපලේඛන දෙකකට බෙදා ඇත.

**2.5.2.1. 05 අ උපලේඛනය - දේශීය ආදායම් පනත අනුව සුදුසුකම් ලබන ගෙවීම්**

පහත සඳහන් ප්‍රමාණ 05 අ උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය.

(අ) අනුමත පුණ්‍ය ආයතනයකට සිදු කළ පරිත්‍යාග

අනුමත පුණ්‍ය ආයතනයක් ලෙස අමාත්‍යවරයා විසින් ප්‍රකාශයට පත් කරන ලද සහ රෝගීන් හෝ අසරණ අයට ආයතනික සත්කාර සැලසීම සඳහා පිහිටුවන ලද පුණ්‍ය ආයතනයකට මුදලින් සිදු කළ පරිත්‍යාග මත පුද්ගලයකුගේ බදු අය කළ හැකි ආදායමින් තුනෙන් එක් කොටසක් (එනම් සියළු සහන අඩු කිරීමෙන් පසු තක්සේරු කළ හැකි ආදායමෙන් හතරෙන් එකක්) හෝ රු. 75,000 හෝ පරිත්‍යාග

කළ ප්‍රමාණය යන ඒවායින් කවර හෝ අඩු අගය, සුදුසුකම් ලබන ගෙවීමක් වේ.

පරිත්‍යාග කළ ප්‍රමාණය 502 තීරුවේ 1 වන ඡේදයේ සහ ඉහත සීමාවන්ට අනුව අඩු කළ හැකි ප්‍රමාණ, 05 අ උපලේඛනයේ 503 තීරුව යටතේ ඇතුළත් කරන්න.

2018/2019 තක්සේරු වර්ෂයේ දී අනුමත ප්‍රණය ආයතන වෙත සිදු කළ පරිත්‍යාග සම්බන්ධයෙන් යම් අඩු නොකළ ශේෂයක්, ඉදිරි වර්ෂ වලින් ඉල්ලුම් කිරීමට ඉදිරියට ගෙන යාමට හිමිකම් නොමැත.

(ආ) මුදලින් හෝ වෙනත් ආකාරයකින් සිදු කරන ලද පරිත්‍යාග:

- (i) ශ්‍රී ලංකා ආණ්ඩුවට (රජයට)
- (ii) පළාත් පාලන ආයතනයක්
- (iii) 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේ පිහිටුවන ලද හෝ පිහිටුවන ලදැයි සලකනු ලබන යම් උසස් අධ්‍යාපන ආයතනයක්;
- (iv) 1981 අංක 74 දරන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය පනත මගින් හෝ ඒ යටතේ පිහිටුවන ලද ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය හෝ යම් උසස් අධ්‍යාපන ආයතනයක්;
- (v) ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් පිහිටුවන ලද අරමුදලක්;

- (vi) පළාත් පාලන ආයතනයක් මගින් පිහිටුවන ලද අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද අරමුදලක්;
- (vii) 1979 අංක 17 දරන ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පනත මගින් පිහිටුවන ලද ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් නිර්මාණය කරන ලද සහ පාලනය කරනු ලබන සෙවන අරමුදල;
- (viii) පළාත් සභාවක් මගින් පිහිටුවන ලද සහ අමාත්‍යවරයා විසින් අනුමත කරන ලද යම් අරමුදලක්;
- (ix) 2008 අංක 6 දරන අපි වෙනුවෙන් අපි අරමුදල් පනත මගින් පිහිටුවන ලද අපි වෙනුවෙන් අපි අරමුදල;
- (x) 2006 අංක 34 දරන ශ්‍රී ලංකා ජාතික වකුගඩු පදනම (සංස්ථාගත කිරීමේ) පනත යටතේ පිහිටුවන ලද ජාතික වකුගඩු අරමුදල

- රජයට කළ පරිත්‍යාග 2 ඡේලියේ සහ වෙනත් නිශ්චය කළ ආයතනවලට කළ පරිත්‍යාග 3 ඡේලියේ 502 තීරුව යටතේ ඇතුළත් කරන්න. අඩු කළ හැකි ප්‍රමාණය වනුයේ තක්සේරු කළ හැකි ආදායමේ ශේෂය හෝ ආණ්ඩුවට හෝ වෙනත් නිශ්චය කළ ආයතනයකට සිදු කළ මුළු පරිත්‍යාග ප්‍රමාණය යන ඒවායින් කවර හෝ අඩු අගයයි. සෑම පරිත්‍යාගයක්ම 503 වන තීරුවේ අදාළ

පේළිවල ඇතුළත් කරන්න. අඩු නොකළ කිසිදු ශේෂයක් ඉදිරියට ගෙන යාමට හිමිකම් නොමැත.

- 503 වන තීරුවේ තිබෙන අඩු කළ හැකි මුළු ප්‍රමාණය 504 වන කොටුවට ඇතුළත් කරන්න.
- 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත අනුව ඉදිරියට රැගෙන එන ලද සුදුසුකම් ලබන කිසිදු ගෙවීමක් නොමැති නම්, 504 වන කොටුවේ ඇති අඩු කළ හැකි මුළු ප්‍රමාණය හෝ තක්සේරු කළ හැකි ආදායම යනාදියෙන් කවර හෝ අඩු අගය තක්සේරු කළ හැකි ආදායමෙන් අඩු කළ හැක.
- 2018/2019 තක්සේරු වර්ෂය සඳහා හිමිකම් පෑ හැකි 2017/2018 තක්සේරු වර්ෂයෙන් ඉදිරියට රැගෙන එන ලද සුදුසුකම් ලබන ශේෂයන් පවතී නම් 05 ආ උපලේඛනය ද පුරවන්න.

**2.5.2.2. 05 ආ උපලේඛනය - 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත යටතේ ඉදිරියට රැගෙන එන ලද සුදුසුකම් ලබන ගෙවීම්**

2006 අංක 10 දරන දේශීය ආදායම් පනත ප්‍රකාරව පසුගිය තක්සේරු වර්ෂයෙන් පහත පරිදි ඉදිරියට රැගෙන එන ලද යම් සුදුසුකම් ලබන ගෙවීමක යම් අඩු නොකළ ශේෂයන් 05 B උපලේඛනයේ ප්‍රකාශ කළ යුතුය.

පෙර වර්ෂයෙන් ඉදිරියට රැගෙන එන ලද ප්‍රමාණ 506 වන තීරුව යටතේ “අ” සිට “ඕ” දක්වා අදාළ පේළිවල ඇතුළත් කරන්න. එසේම අඩු කළ හැකි ප්‍රමාණ සහ ඉදිරියට ගෙන ගිය ප්‍රමාණ එක් එක් අයිතමය යටතේ සීමා කර ඇති පරිදි පිළිවෙලින් 507 සහ 508 තීරු යටතේ අදාළ පේළිවල ඇතුළත් කරන්න. 507 වන කොටුවේ

ඇති අඩු කළ හැකි මුළු ශේෂය 509 වන කොටුවට ඇතුළත් කරන්න. 504 සහ 509 වන කොටුවල ඇති අඩු කළ හැකි මුළු ප්‍රමාණය 510 වන කොටුවට ඇතුළත් කළ යුතුය. 2018/2019 තක්සේරු වර්ෂයේ අඩු කළ හැකි මුළු ප්‍රමාණය තක්සේරු කළ හැකි ආදායම හෝ 510 වන කොටුවේ ඇති මුළු ප්‍රමාණය යනාදියෙන් වඩා අඩු ප්‍රමාණයට සමාන විය යුතුය.

A. මුදලින් හෝ වෙනත් ආකාරයකින් කරනු ලැබූ පරිත්‍යාග

- රජයට;
  - පළාත් පාලන ආයතනයකට;
  - රජය විසින් පිහිටුවනු ලැබූ අරමුදලකට හෝ පළාත් පාලන ආයතනයක් හෝ පළාත් සභාවක් විසින් පිහිටුවනු ලැබූ අමාත්‍යවරයා විසින් අනුමත කළ අරමුදලකට;
  - බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයට හෝ එම විශ්වවිද්‍යාල පනත යටතේ හෝ විශ්වවිද්‍යාල පනත යටතේ පිහිට වූ යම් උසස් අධ්‍යාපන ආයතනයකට;
  - සෙවණ අරමුදලට;
  - අපි වෙනුවෙන් අපි අරමුදලට;
  - 2006 අංක 34 දරන ශ්‍රී ලංකා ජාතික චක්‍රගඩු පදනම (සංස්ථාගත කිරීමේ) පනත යටතේ පිහිටුවන ලද ජාතික චක්‍රගඩු අරමුදල;
- (මෙම සුදුසුකම් ලබන ගෙවීම් අඩු කිරීම සඳහා සීමා කිරීම් නොමැත. ඉහත ආයතනයන්ට සිදු කළ පරිත්‍යාග



සම්බන්ධයෙන් ඉදිරියට එන ලද යම් සුදුසුකම් ලබන ගෙවීම් වේ නම්, එවැනි ගෙවීම් “අ” ඡේදයේ 506, 507 සහ 508 තීරු යටතේ ඇතුළත් කරන්න.)

- B. අමාත්‍යවරයා විසින් අනුමත කරනු ලැබූ, රජයේ සංවර්ධන සැලැස්මක ඇතුළත් කිසියම් ව්‍යාපෘතියක් සඳහා යම් තැනැත්තෙකු විසින් දරන ලද වියදමෙන් ඉදිරියට රැගෙන එන ලද අඩු නොකරන ලද යම් ශේෂයක් වේ නම් එය ඇතුළත් කළ යුතුය. ( රු.25,000 ක් දක්වා අඩු කිරීමට ඉඩ දී ඇත. එවැනි ප්‍රමාණයන් “ආ” ඡේදයේ 506, 507 සහ 508 තීරු යටතේ ඇතුළත් කරන්න.)
  
- C. රුපියල් මිලියන 05 කට නොඅඩු පිරිවැයක් දරා නිෂ්පාදනය කරන ලද යම් චිත්‍රපටියක් සඳහා දරන ලද වියදම. චිත්‍රපටිය නිම වූ දිනයේ සිට දින 90 ක් ඇතුළත එහි ප්‍රවර්ධනාත්මක කටයුතු සම්බන්ධයෙන් දරනු ලබන වියදම ද නිෂ්පාදන වියදමට ඇතුළත්ය. 2007.04.01 දින හෝ ඉන්පසු නමුත් 2008.03.31 දිනට පෙර අවසන් කර නිෂ්පාදනය කරන ලද පෙර වර්ෂයෙන් ඉදිරියට ගෙන එන ලද යම් අඩු කර ගත නොහැකි වූ ශේෂයක්. (චිත්‍රපටියකට රු. මිලියන 25 ක උපරිම සීමාවකට යටත් වන අතර එවැනි ප්‍රමාණ “ඇ” අයිතමයට අදාළව 506, 507 සහ 508 කොටු යටතේ ඇතුළත් කරන්න.)
  
- D. 2008.04.01 දින හෝ එදිනට පසුව නිෂ්පාදනය අවසන් කරන ලද චිත්‍රපටියක පෙර වර්ෂයෙන් ඉදිරියට ගෙන එන ලද යම් අඩු කර ගත නොහැකි වූ ශේෂයක් ඇතුළත් කළ යුතුය. (චිත්‍රපටියකට රු. මිලියන 35ක උපරිම සීමාවකට යටත් වන අතර එවැනි ප්‍රමාණ “ඇ” අයිතමයට අදාළව 506, 507 සහ 508 කොටු යටතේ ඇතුළත් කරන්න.)

E. 1997 නොවැම්බර් මස 06 වැනි දින හෝ ඉන්පසුව සංස්ථාගත කරන ලද සහ

(අ) ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් සංවර්ධනයෙහි නිරත වූද;

(ආ) 2000 මර්තු 31 දින රුපියල් මිලියන 300 කට නොඅඩු ප්‍රාග්ධනයක් නිකුත් කර තිබෙන්නාවූ සහ ප්‍රාග්ධන වත්කම් (ගොඩනැගිලි, ඉඩම්,පිරියත හා යන්ත්‍රෝපකරණ යනාදිය) අත්කර ගැනීම පිණිස රුපියල් මිලියන 500 කට නොඅඩු මුදලක් ආයෝජනය කර ඇත්තා වූ ද,

ආයෝජන මණ්ඩල සමාගමක අළුතෙන් සාමාන්‍ය කොටස් මිලදී ගැනීම සඳහා 1997 නොවැම්බර් මස 06 දින සහ 2000 අප්‍රේල් මස 01 දින අතර කාලය තුළ යම් තැනැත්තෙකු විසින් ආයෝජනය කරන ලද යම් මුදල් ප්‍රමාණයක අඩු නොකළ ශේෂයක්

(තක්සේරු කළ හැකි ආදායමෙන් 1/3 හෝ 2012.04.01 දිනට අවශෝෂණය නොකළ ශේෂය යනාදියෙන් කවර හෝ අඩු අගයට සීමා වේ. එවැනි ප්‍රමාණ “ඉ” අයිතමයට ආදළව කොටු අංක 506, 507 සහ 508 යටතේ ඇතුළත් කරන්න.)

F. 2008 අප්‍රේල් මස 01 දින හෝ එදිනට පසුව සිනමාරූපීව චිත්‍රපට ප්‍රදර්ශනය ආරම්භ කර ඇත්තාවූද, 1971 අංක 47 දරන ජාතික චිත්‍රපට සංස්ථා පනත මගින් පිහිටුවන ලද ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාව ඩිජිටල් තාක්ෂණය, ඩිජිටල් ප්‍රදර්ශන ක්‍රම හෝ ඩොල්බි ශබ්ද පද්ධතිවලින් සමන්විත බව සහතික කරනු ලැබූවා වූ ද, සිනමා ශාලාවක් ඉදි කිරීමේදී හා එයට උපකරණ සැපයීමේදී දරන ලද රු. මිලියන 25කට නොවැඩි වියදමක යම් අඩු කර ගත නොහැකි වූ ශේෂයක්.

(රුපියල් මිලියන 25 හෝ අවශෝෂණය නොකළ ශේෂය යනාදියෙන් කවර හෝ අඩු අගයට සීමා වේ. එවැනි ප්‍රමාණ “ඊ” අයිතමයට අදාළව කොටු අංක 506, 507 සහ 508 යටතේ ඇතුළත් කරන්න.)

G. 2008 අප්‍රේල් මස 01 වන දිනට පෙර සිනමාරූපී චිත්‍රපටි ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර ඇත්තාවූද, 2008 අප්‍රේල් 01 දිනට පෙර ඩිජිටල් තාක්ෂණයේ, ඩිජිටල් ප්‍රදර්ශන ක්‍රම සහ ඩොල්බි ශබ්ද පද්ධතිවලින් සමන්විත නොවූද සහ 1971 අංක 47 දරන ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථා පනත මගින් පිහිට වූ ජාතික චිත්‍රපට සංස්ථාව විසින් 2008 අප්‍රේල් 01 දිනට පසු ඉහත සඳහන් තාක්ෂණික පද්ධතිවලින් සමන්විත බව සහතික කරනු ලැබූ සිනමා ශාලාවක තත්වයන් වැඩි දියුණු කිරීමේදී දරන ලද රු. මිලියන 10 කට නොවැඩි වියදමක යම් අඩු කර ගත නොහැකි වූ ශේෂයක්.

(රුපියල් මිලියන 10 ක් හෝ අඩු නොකළ ශේෂය යනාදියෙන් කවර හෝ අඩු අගයට සීමා වේ. එවැනි ප්‍රමාණ “උ” අයිතමයට අදාළව කොටු අංක 506, 507 සහ 508 යටතේ ඇතුළත් කරන්න.)

H. නාගරික සංවර්ධන අධිකාරිය හෝ ජාතික නිවාස අධිකාරිය විසින් අනුමත කළ නිවාස යෝජනා ක්‍රමයක් යටතේ අඩු ආදායම්ලාභීන් සඳහා එක් නිවාසයක බිම් ප්‍රමාණය ව.අ.500 නොඉක්මවන, නිවාස ඉදිකර විකිණීමේ (2013.04.01 දිනට පෙර එම නිවාස විකිණීම සිදු කරයි නම්) යෝජනා ක්‍රමයක් වෙනුවෙන් දරන ලද වියදමක යම් අඩු කර ගත නොහැකි වූ ශේෂයක්.

(සුදුසුකම් ලබන ගෙවීම් අඩු කිරීමේදී කිසිදු සීමාවක් පනවා නොමැත. එවැනි ප්‍රමාණ නිවසක් ඉදිකිරීම “උ” අයිතමයට අදාළව 506, 507 සහ 508 කොටු යටතේ ඇතුළත් කරන්න.)

- I. ණය මුදලකින් හැර නිවසක් ඉදිකිරීම හෝ මිලදී ගැනීම සඳහා 2011 අප්‍රේල් 01 දිනට පෙර දරණ ලද ඕනෑම වියදමක්. කෙසේ වෙතත්, ඉදිකිරීම අවසන් කළ වර්ෂය ඇතුළුව සුදුසුකම් ලැබීමේ දිනාවට හිමිකම් කියනු ලබන තක්සේරු වර්ෂ සංඛ්‍යාව 10 කට වඩා වැඩි නම්, මෙම ඡේදය යටතේ තව දුරටත් ඉල්ලුම් කිරීමට ඔබට හිමිකමක් නොමැත.

( තක්සේරු කළ හැකි ආදායමෙන් 1/3 හෝ 2011.03.31 දිනට අවශෝෂණය නොකළ ශේෂය යනාදියෙන් කවර හෝ අඩු අගයට සීමා වේ. එවැනි ප්‍රමාණ “ඵ” අයිතමයට අදාළව කොටු අංක 506, 507 සහ 508 යටතේ ඇතුළත් කරන්න.) මෙම සුදුසුකම් ලබන ගෙවීම් අවුරුදු 9 ක් තුළ ඉල්ලුම් කළේ නම්, තවදුරටත් හිමිකම් කීමට නොහැක.

- J. දේ. ආ. පනතේ 16 (ඇ) වගන්තිය යටතේ (නව ව්‍යවසායක් ලෙස) නිදහස් යම් ව්‍යවසායක් පුළුල් කිරීමේහි ලා 2011 අප්‍රේල් 01 දින හෝ එදිනට පසුව ආරම්භ වන කාල පරිච්ඡේදයක් තුළදී එහෙත් 2014 අප්‍රේල් 01 දිනට පෙර ස්ථාවර වත්කම්හි කරන ලද ආයෝජනයක් (රුපියල් මිලියන 50 කට නොඅඩු);

කෙසේ වෙතත්, එකී ආයෝජනය (2015.03.31 දිනට පෙර දේශීය ආදායම් පනතේ (34) (2) (ණ)) වගන්තියේ අතුරු විධිවිධානය සපුරාලීමට යටත්ව අධි තාක්ෂණික පිරිසත, යන්ත්‍රෝපකරණ යන්හි එම ආයෝජනය කරනු ලබන අවස්ථාවක දී එම කොන්දේසි වලට යටත්ව සුදුසුකම් ගෙවීම් අඩු කළ හැකිය.

(ආයෝජනයෙන් 25% කට සීමා වේ. එවැනි ප්‍රමාණ “ඒ” අයිතමයට අදාළව 506, 5 07 සහ 508 කොටු යටතේ ඇතුළත් කරන්න.)

K. දේ. ආ. පනතේ 16 (ඇ) වගන්තියේ නිශ්චිතව දක්වා අති අදාළ ප්‍රමාණයන්ට නොඅඩු ආයෝජනයක් වශයෙන් රෙදිපිළි, ඖෂධ, කිරිපිටි හෝ සිමෙන්ති නිෂ්පාදනයේ යෙදී සිටින ඕනෑම ව්‍යාපාරයක සිදු කරන ආයෝජනයන්, එකී ව්‍යාපාරය, එහි ව්‍යාපාරික කටයුතු 2012 අප්‍රේල් 01 දින හෝ ඉන් පසු ආරම්භ කර ඇත්නම්, එම වගන්තිය යටතේ නිදහස් කිරීම් සඳහා සුදුසුකම් ලබනු ඇත.

(ආයෝජනයෙන් 25% කට සීමා වේ. එවැනි ප්‍රමාණ “ඔ” අයිතමයට අදාළව 506, 507 සහ 508 කොටු යටතේ ඇතුළත් කරන්න.)

L. 2014.04.01 වන දින හෝ එදිනට පසුව යම් වෘත්තීයයකු (40(ඇ) වගන්තිය යටතේ සුදුසුකම් ලබන) නිවසක් ඉදිකිරීමට, මිලදී ගැනීමට හෝ මහල් නිවාස සංකීර්ණයක නිවාස ඒකකයක් මිලදී ගැනීමට බලපත්‍රලාභී බැංකුවකින්/මූල්‍ය සමාගමකින් ලබා ගත් ණය මුදලක මුල් මුදල ආපසු ගෙවීමේ වියදම.

(රු. 600,000 හෝ සුදුසුකම් ලබන ගෙවීමේ අඩු නොකළ ප්‍රමාණය යනාදියෙන් කවර හෝ අඩු අගයට සීමා වේ. එවැනි ප්‍රමාණ “ඔ” අයිතමයට අදාළව 506, 507 සහ 508 කොටු යටතේ ඇතුළත් කරන්න.)

**2.6. රඳවා ගැනීමේ බද්ද (ර.ගැ.බ.)**

දේ.ආ.පනතේ 82 වන වගන්තියේ සඳහන් කර ඇති පරිදි බදු ගෙවීමේ එක් ක්‍රමයක් වනුයේ රඳවා ගැනීමෙන් බදු ගෙවීමයි. ඇතැම් රඳවා ගැනීමේ බදු, අවසාන රඳවා ගැනීමේ ගෙවීම් මත ර.ගැ.බ. ලෙස සැලකේ.

**2.6.1. අවසාන රඳවා ගැනීමේ ගෙවීම් මත ර.ගැ.බ.**

අවසාන රඳවා ගැනීමේ ගෙවීම් මත ර.ගැ.බ., අවසාන රඳවා ගැනීමේ ගෙවීම් මත බදු ලෙස සැලකේ. රඳවා ගැනීමේ බදු අඩු කළ ද නොකළ ද එවැනි ගෙවීම් අවසාන රඳවා ගැනීමේ ගෙවීම් ලෙස සැලකේ. එසේම ර.ගැ.බ. අඩු කළ හෝ අඩු නොකළ අවස්ථාවන්හිදී ද ර.ගැ.බ. අනුප්‍රමාණ නොවෙනස්ව පවතී. අවසාන රඳවා ගැනීමේ ගෙවීම් මත තවදුරටත් බදුකරණයක් නොමැත.

යම් පුද්ගලයෙකු සඳහා අවසාන රඳවා ගැනීමේ ගෙවීම් සහ අදාළ ර.ගැ.බ අනුප්‍රමාණ පහත පරිදි වේ.

	වර්ගය	ර.ගැ.බ.අනු ප්‍රමාණ
(අ)	වාසික සමාගමක් විසින් වාසික තැනැත්තෙකු වෙත ගෙවන ලද ලාභාංශ	14%
(ආ)	වාසික පුද්ගලයෙකු වෙත ගෙවන ලද හෝ ඔහු විසින් උපයා ගත් ලෙස සලකනු ලබන පොලියක් (භ්‍යෂ්ඨ පුරවැසියෙකු නම් රු.1,500,000 දක්වා වූ පොලියක් හැර)	5%

(ඇ)	ඔවු ඈල්ලීම හෝ සුදුවලින් සමන්විත ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී ලද මුදල් ප්‍රමාණ හැර ලොතරැයි, ත්‍යාග, ඔවු ඈල්ලීම් හෝ සුදුවලින් දිනුම් ලෙස ගෙවන ලද මුදල් ප්‍රමාණ	14%
(ඈ)	ර.ගැ.බ. යටතේ නිර්වාසික තැනැත්තෙකු වෙත සිදු කරන ගෙවීම් (ශ්‍රී ලංකාවේ ස්ථිර ආයතනයක් හරහා උපයන ලද ගෙවීම් හැර)	14%

- 06 වන උපලේඛනය – අවසාන රඳවාගැනීමේ ගෙවීම් මත ර.ගැ.බ.
- මෙම උපලේඛනය පහත පරිදි අනු උපලේඛන තුනකින් සමන්විතය;
- රඳවාගැනීමේ අනුයෝජිතයන් විසින් අඩු කළ ර.ගැ.බ.  
-06 අ උපලේඛනය
- රඳවාගැනීමේ අනුයෝජිතයන් විසින් අඩුකිරීමට අපොහොසත් වූ ර.ගැ.බ -06 ආ උපලේඛනය
- රඳවාගැනීමේ බද්දට යටත් නොවන  
- 06 ඇ උපලේඛනය

**2.6.1.1. 06 අ උපලේඛනය - අවසාන රඳවා ගැනීමේ ගෙවීම් -රඳවා ගැනීමේ අනුයෝජිතයා විසින් අඩු කළ ර.ගැ.බ.**

රඳවා ගැනීමේ අනුයෝජිතයා විසින් ර.ගැ.බ. අඩු කරන ලද සෑම අවසාන රඳවා ගැනීමේ ගෙවීමකම විස්තර 601 සිට 606 තීරු යටතේ දී ඇති ඡේදිවල ඇතුළත් කරන්න. රඳවා ගැනීමේ

අනුයෝජිතයා විසින් ගෙවූ ර. ගැ. බ. වල එකතුව (605 තීරුවේ එකතුව) මෙම උපලේඛනයේ 607 කොටුවේ ඇතුළත් කරන්න.

**2.6.1.2. 06 ආ උපලේඛනය - අවසාන රඳවා ගැනීමේ ගෙවීම් - රඳවා ගැනීමේ අනුයෝජිතයා විසින් අඩු කිරීමට අපොහොසත් වූ රඳවා ගැනීමේ බදු**

- i. රඳවා ගැනීමේ අනුයෝජිතයා රඳවා ගැනීමේ බද්ද අඩු කිරීමට අපොහොසත් වූ අවස්ථාවන් තිබිය හැක. එවැනි අවස්ථාවන්හි දී එකී ර.ගැ.බ. අනුප්‍රමාණ අදාළ කරගනිමින්, ගෙවීම් තමා වෙත ලැබුණු ලිත් මාසය අවසන් වී දින පහලොවක් ඇතුළත ර.ගැ.බ. ගෙවීමට, රඳවා ගනු ලැබීමට යටත්වන්නා බැඳී සිටියි.
- ii. අදාළ තොරතුරු 06 ආ උපලේඛනයේ 608 සිට 613 දක්වා ඇති ඡේදවල ඇතුළත් කරන්න. රඳවා ගනු ලැබීමට යටත්වන්නා විසින් ගෙවිය යුතු ර.ගැ.බ. වල මුළු එකතුව (612 තීරුවේ එකතුව) 614 වන කොටුවේ ඇතුළත් කරන්න.
- iii. අවසානයේ දී 614 වන සහ 621 වන කොටුවල එකතුව, 08 වන උපලේඛනයේ 811 වන කොටුවට ගෙන යන්න.

**2.6.1.3. 06 ඇ උපලේඛනය - අවසාන රඳවා ගැනීමේ ගෙවීම් - රඳවා ගැනීමේ බද්දට යටත් නොවන**



දේ.ආ. පනතේ 88 වන වගන්තියේ (3) වන උපවගන්තිය අනුව, පහත අවස්ථාවන්හි දී සිදු කරන ලද ගෙවීම් “අවසාන රඳවා ගැනීමේ බද්දට යටත් නොවන” ගෙවීම් ලෙස සැලකේ.

i. ව්‍යාපාරයක් පවත්වාගෙන යාමේදී මිස, පුද්ගලයන් විසින් කරනු ලබන ගෙවීම්.

ii. නිර්වාසිත තැනැත්තකු විසින් සිදු කළ ගෙවීම්.

iii. (420 වන අධිකාරය වූ) ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් හෝ භාණ්ඩාගාර බැඳුම්කර මත හෝ (417 වන අධිකාරය වූ) දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥාපනත යටතේ නිකුත් කරන ලද යම් භාණ්ඩාගාර බිල්පත් මත යම් තැනැත්තකුට ගෙවූ පොලියක් හෝ වට්ටමක්;

“රඳවා ගැනීමේ බද්දට යටත් නොවීම හේතුවෙන්” – අවසාන රඳවා ගැනීමේ බදු අඩු කර නොමැති නම්, එවැනි බද්දක් වාරික හෝ තක්සේරු කිරීම් මගින් රඳවා ගැනීමට යටත් වන්නා විසින් ගෙවිය යුතුය.

එවැනි ගෙවීම්වල විස්තර 06 ඇ උපලේඛනයේ 615 සිට 620 දක්වා කොටු යටතේ ඇතුළත් කරන්න. රඳවා ගනු ලැබීමට යටත්වන්නා විසින් ගෙවිය යුතු ර.ගැ.බ. වල මුළු එකතුව (619 තීරුවේ එකතුව) 621 කොටුවට ඇතුළත් කරන්න. මෙම ප්‍රමාණය 614 වන කොටුවේ ඇති ප්‍රමාණය සමග එකතු කරන්න. අවසානයේ දී එම එකතුව 08 වන උපලේඛනයේ 811 වන කොටුවට ගෙන යන්න.

**2.6.2.07 වන උපලේඛනය - රඳවා ගැනීමේ බදු (අවසාන රඳවා ගැනීමේ ගෙවීම් සහ සේවා නියුක්තිය මත ර.ගැ.බ. හැර)**

මෙම උපලේඛනය පහත පරිදි අනු උපලේඛන තුනකින් සමන්විතය;

- රඳවා ගැනීමේ අනුයෝජිතයා විසින් අඩු කළ ර.ගැ.බ. - 07 අ උපලේඛනය
- රඳවා ගැනීමේ අනුයෝජිතයා විසින් අඩු කිරීමට අපොහොසත් වූ ර.ගැ.බ. - 07 ආ උපලේඛනය
- හවුල් ව්‍යාපාර මගින් අනිකුත් ර.ගැ.බ.- 07 ඇ උපලේඛනය

**2.6.2.1. 07 අ උපලේඛනය - රඳවා ගැනීමේ අනුයෝජිතයා විසින් අඩු කළ රඳවා ගැනීමේ බදු**

- i. සෑම රඳවා ගැනීමේ බදු අඩු කිරීමකම විස්තර 07 අ උපලේඛනයේ 701 සිට 706 දක්වා තීරු වල දී ඇති ජේළි යටතේ ඇතුළත් කරන්න. අත්තිකාරමක් ලැබීමක් මත රඳවා ගැනීමේ බදු අඩුකර තිබුණේ නම්, එවැනි අත්තිකාරම්වල විස්තරද දී ඇති ජේළිවලම ඇතුළත් කරන්න. අදාළ ලැබීම්වල ප්‍රභවය සහ වර්ගය සඳහන් කිරීම සඳහා 701 තීරුව සපයා ඇත. ප්‍රභවය සඳහන් කිරීමේදී එකී ලැබීම ව්‍යාපාර ආදායම් ප්‍රභවයට අදාළ වන්නේ නම් “B” ලෙසද, එකී ලැබීම ආයෝජන ආදායම් ප්‍රභවයට අදාළ වන්නේ නම් “I” ලෙසද සඳහන් කරන්න. එසේම ලැබීම් වර්ගය සඳහන් කිරීමේදී ආදායම් වර්ගය කුලියක් නම් “R” ලෙස

සඳහන් කරන්න. තක්සේරු වර්ෂය සඳහා පුද්ගලයාගේ ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කළ ආදායම්වල ප්‍රමාණය දක්වා පමණක් රඳවා ගැනීමේ බදු බැර සඳහා හිමිකම් පෑ හැක.

- ii. පුද්ගලයෙකුගේ සේවා නියුක්ති ආදායම හෝ ආයෝජන ආදායම මුදල් පදනම මත ගිණුම් තැබිය යුතුය. එනමුදු ව්‍යාපාර ආදායම උපචිත පදනම මත ගිණුම් තැබිය යුතුය. එහෙයින් ව්‍යාපාර ආදායම සම්බන්ධයෙන් ලැබූ යම් අත්තිකාරමක් සම්බන්ධයෙන් ර.ගැ.බ. බැර ප්‍රදානය කළ හැක්කේ 2018/2019 තක්සේරු වර්ෂය සඳහා අදාළ වන ආදායම දක්වා පමණි. ඉදිරි වර්ෂ සඳහා අත්තිකාරම් ලැබීම මත ර.ගැ.බ. ශේෂය ඉදිරි වර්ෂවලින් අඩු කිරීමට ඉදිරියට ගෙන යා හැක.
- iii. අඩු කරන ලද මුළු රඳවා ගැනීම් බදු ප්‍රමාණය (706 කොටුවේ එකතුව) මෙම උපලේඛනයේ 707 වන කොටුවට ඇතුළත් කරන්න. අත්තිකාරම් ලැබීම මත ඉදිරියට රැගෙන එන ලද ර.ගැ.බ. 2018/2019 තක්සේරු වර්ෂයේ දී උද්ගත නොවීම හේතුවෙන් 708 කොටුවට කිසිදු ඇතුළත් කිරීමක් නොමැත.
- iv. 707 කොටුවේ සහ 708 කොටුවේ එකතුව 709 කොටුවට ඇතුළත් කරන්න. 2018/2019 තක්සේරු වර්ෂය සඳහා හිමිකම් පාන රඳවා ගැනීමේ බදු 710 වන කොටුවට ඇතුළත් කරන්න. එම ප්‍රමාණය, බැර හිමිකම් පෑම සඳහා 09 වන උපලේඛනයේ 908 වන කොටුවට

ඇතුළත් කරන්න. 711 වන කොටුවේ ප්‍රමාණය, අදාළ වන ඉදිරි වර්ෂය සඳහා අත්තිකාරම් ලැබීම් මත බැර දීමට ඉදිරියට ගෙන යන ප්‍රමාණයයි.

**2.6.2.2 07 ආ උපලේඛනය- රඳවා ගැනීමේ බදු අනුයෝජිතයා විසින් අඩු කිරීමට අපොහොසත් වූ රඳවා ගැනීමේ බදු**

රඳවා ගැනීමේ අනුයෝජිතයා විසින් ර.ගැ.බ. බදු අඩු කිරීමට අපොහොසත් වූයේ නම්, එකී ර.ගැ.බ. අනුප්‍රමාණයන්ම අදාළ කර ගනිමින් රඳවා ගනු ලැබීමට යටත්වන්නා විසින් ගෙවීම ලැබුණු ලීන් මාසය අවසානයේ සිට දින පහලොවක් ඇතුළත බද්ද ගෙවිය යුතුය.

- i. එවැනි රඳවා ගැනීමේ ගෙවීම්වල විස්තර 07 ආ උපලේඛනයේ 712 සිට 717 දක්වා තීරු යටතේ ඇතුළත් කරන්න. රඳවා ගැනීමේ බදු අඩු නොකළ යම් අත්තිකාරමක් ඔබ වෙත ලැබී ඇත්නම්, එවැනි අත්තිකාරම්වල විස්තරද දී ඇති ඡේළිවලම ඇතුළත් කරන්න. අදාළ ලැබීම්වල ප්‍රභවය සහ වර්ගය සඳහන් කිරීමට 712 වන තීරුව සපයා ඇත. ප්‍රභවය සඳහන් කිරීමේ දී එකී ලැබීම් ව්‍යාපාර ආදායම් ප්‍රභවයට අදාළ වන්නේ නම් “B” ලෙසද, එකී ලැබීම් ආයෝජන ආදායම් ප්‍රභවයට අදාළ වන්නේ නම් “I” ලෙසද සඳහන් කරන්න. ලැබීම් වර්ගය සඳහන් කිරීමේ දී ආදායම් වර්ගය කුලියක් නම් “R” ලෙසද සඳහන් කරන්න. තක්සේරු වර්ෂය සඳහා පුද්ගලයාගේ ආදායම ගණනය කිරීමේ දී ඇතුළත් කළ එවැනි ආදායම්වල ප්‍රමාණය දක්වා පමණක් රඳවා ගැනීමේ බදු බැර සඳහා හිමිකම් පෑ හැක.

- ii. රඳවා ගනු ලැබීමට යටත්වන්නා විසින් ගෙවිය යුතු මුළු රඳවා ගැනීමේ බද්ද, මෙම උපලේඛනයේ 718 වන කොටුවට ඇතුළත් කරන්න. අත්තිකාරම් ලැබීම මත ඉදිරියට රැගෙන එන ලද ර.ගැ.බ. උද්ගත නොවීම හේතුවෙන් 2018/2019 තක්සේරු වර්ෂය සඳහා 719 කොටුවට කිසිදු ප්‍රමාණයක් ඇතුළත් කල යුතු නැත.
- iii. 718 කොටුවේ සහ 719 කොටුවේ එකතුව 720 කොටුවට ඇතුළත් කරන්න. 2018/2019 තක්සේරු වර්ෂය සඳහා හිමිකම් පාන රඳවා ගැනීම් බදු (721 කොටුව), 720 කොටුවෙන් අඩුකරන්න. බැර සඳහා හිමිකම් පෑමට 721 කොටුවේ ඇති ප්‍රමාණය 09 ආ උපලේඛනයේ 935 වන කොටුවට ඇතුළත් කරන්න. 722 කොටුවේ ඉතිරි ප්‍රමාණය, ඉදිරි වර්ෂය සඳහා අත්තිකාරම් ලැබීම මත ඉදිරියට ගෙන ගිය රඳවා ගැනීමේ බද්දයි.

**2.6.2.3 07 ඇ උපලේඛනය – හවුල් ව්‍යාපාර මගින් වෙනත් රඳවා ගැනීමේ බදු**

ඇතැම් විටක ඔබ හවුල් ව්‍යාපාරයක හවුල්කරුවෙකු විය හැක. හවුල්ව්‍යාපාරයට ලැබෙන ගෙවීම් මත රඳවා ගැනීමේ බදු අඩු කිරීමට ඉඩ ප්‍රස්ථා ඇත. එනමුදු හවුල් ව්‍යාපාර ආදායම් බද්දට යටත් නොවන හෙයින්, එවැනි බැර ඉල්ලුම් කිරීමට හවුල් ව්‍යාපාරයන් හට හැකියාවක් නැත. එහෙයින් හවුල් ව්‍යාපාරයක් විසින් එවැනි ර.ගැ.බ., තම තමන්ගේ තනි පුද්ගල ආදායම් බදු බැඳියාව යටතේ හිමිකම් පෑමට හැකිවන අයුරින් හවුල්කරුවන්ට බෙදා හැරිය යුතුය.

- i. හවුල් ව්‍යාපාර මගින් බෙදා හැර ඇති ර.ගැ.බ. සඳහා 723 වන කොටුවේ ඇතුළත් කරන්න. අත්තිකාරම් ලැබීම මත ඉදිරියට රැගෙන එන ලද ර.ගැ.බ. උද්ගත නොවීම හේතුවෙන් 2018/2019 තක්සේරු වර්ෂය සඳහා 724 කොටුවට කිසිදු ඇතුළත් කිරීමක් නොමැත.
- ii. 723 කොටුවේ සහ 724 කොටුවේ එකතුව 725 කොටුවට ඇතුළත් කරන්න. 2018/2019 තක්සේරු වර්ෂය සඳහා හිමිකම් පාන රඳවා ගැනීමේ බදු 726 කොටුවට ඇතුළත් කරන්න. බැර සඳහා හිමිකම් පෑමට 726 කොටුවේ ඇති ප්‍රමාණය 09 වන උපලේඛනයේ 907 කොටුවට ඇතුළත් කරන්න. 727 කොටුවේ ප්‍රමාණය, ඉදිරි අදාළ වර්ෂය සඳහා බැර දීමට අත්තිකාරම් ලැබීම මත ඉදිරියට ගෙන ගිය රඳවා ගැනීමේ බද්දයි.

සටහන: භාරයක අර්ථලාභියෙකු ලෙස බැර ලබා ගැනීම සඳහා භාරය විසින් ඔබට රඳවා ගැනීමේ බදු බෙදා හැර තිබිය හැක. එවැනි අවස්ථාවක දී හවුල්කරුට ලබා දී ඇති උපදෙස් පිලිපදින්න. එසේම එම තොරතුරු 07 ඇ උපලේඛනයේ සහ 09 උපලේඛනයේ 907 කොටුවෙහි පුරවන්න.

**2.7 08 වන උපලේඛනය - බදු ගණනය**

මෙම උපලේඛනය අ, ආ, ඇ, ඈ, ඉ සහ ඊ ලෙස කොටස් හයකින් සමන්විතයි.

අ. වාර්තාවේ 140 වන කොටුවේ සඳහන් පරිදි බදු අයකල හැකි ආදායම 801 කොටුවට ඇතුළත් කරන්න.

ආ. සේවාත්ත ප්‍රතිලාභ මත ආදායම් බදු ගණනය කිරීම.

- පහත සේවා නියුක්ති ආදායම් සහන අනුපාත මත බදු වේ.
  - i. විශ්‍රාම වැටුපක් පරිවර්තීත කිරීමේ දී ලැබූ මුදල් ප්‍රමාණ;
  - ii. විශ්‍රාම පාරිතෝෂිකයක් වශයෙන් ලැබූ මුදල් ප්‍රමාණ;
  - iii. සේවයෝජකයෙකු විසින් සේවයේ නියුක්ත කරනු ලැබූ සියලු පුද්ගලයන්ට එක සමානව අදාළ වන බවට කොමසාරිස් ජනරාල්වරයා විසින් සලකනු ලබන ක්‍රමයක් යටතේ දැරිය හෝ සේවා නියුක්තිය අභිමිච්ඡා සම්බන්ධයෙන්, වන්දි මුදලක් ලෙස ලැබූ මුදල් ප්‍රමාණ;
  - iv. සේවා නියුක්තියෙන් විශ්‍රාම ලැබූ වෙලාවේ දී හෝ ඉන්පසු, කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමත කරනු ලැබූවා වූ ද එම තැනැත්තා විසින් එම අරමුදලට ගෙවන ලද දායක මුදල් නියෝජනය නොකරන්නා වූ ද යම් මුදල් ප්‍රමාණ;
  - v. යම් සේවා යෝජකයෙකු විසින් 1968 අප්‍රේල් මස 01 වන දිනයට පෙර, තත් අර්ථසාධක අරමුදලට ගෙවන ලද දායක මුදල් නියෝජනය නොකරන්නා වූ නියාමනය කරන ලද අර්ථසාධක අරමුදලකින් යම් තැනැත්තකුට ගෙවන ලද මුදල් ප්‍රමාණය සහ සේවා යෝජකයා විසින් ගෙවන ලද එම දායක මුදල සහ ඒ මත උපවිත මුදල පොලිය ද මත 15% ක

අනුප්‍රමාණයකින් සේවා යෝජකයා විසින් බදු ගෙවා ඇත්නම් එවිට, සේවා යෝජකයා විසින් ගෙවන ලද දායක මුදල් මත උපවිත වූ පොලිය; සහ

- vi. යම් තැනැත්තෙකු සේවා නියුක්තියෙන් විශ්‍රාම ලැබූ අවස්ථාවේ දී හෝ ඊට පසු 1980 අංක 16 දරන සේවා නියුක්තිකයන්ගේ භාර අරමුදල් පනතින් ස්ථාපිත සේවා නියුක්තියන්ගේ භාර අරමුදලින් එම තැනැත්තාට ගෙවනු ලැබූ මුදල් ප්‍රමාණ

සේවාවන්හි ප්‍රතිලාභ සඳහා අදාල වන සහන බදු අනුප්‍රමාණ පහත සඳහන් වේ.

- (i) අදාල වන සහන අනුපාතයන් දායක කාලසීමාව හෝ සේවා නියුක්ති කාලසීමාව වර්ෂ 20 ක් හෝ ඊට අඩු වන අවස්ථාවක දී;

සේවා නියුක්තියෙන් ලබන මුළු අදායම	ගෙවිය යුතු බද්ද
රු. 2,000,000 නොඉක්මවන	රු. 0 ට අතිරික්ත මුදලින් 0%
රු. 2,000,000 ඉක්මවන නමුත් රු. 3,000,000 නොඉක්මවන	රු. 2,000,000 ට අතිරික්ත මුදලින් 5%
රු. 3,000,000 ඉක්මවන	රු. 50,000 ක් වූ මුදලක් සහ රු. 3,000,000 ට අතිරික්ත මුදලින් 10%



(ii) දායක කාලසීමාව හෝ සේවා නියුක්ති කාලසීමාව, වර්ෂ 20 කට වඩා වැඩි වන අවස්ථාවක දී;

සේවා නියුක්තියෙන් ලබන මුළු ආදායම	ගෙවිය යුතු බද්ද
රු. 5,000,000 නොඉක්මවන	රු. 0 ට අතිරික්ත මුදලින් 0%
රු. 5,000,000 ඉක්මවන නමුත් රු. 6,000,000 නොඉක්මවන	රු. 5,000,000 ට අතිරික්ත මුදලින් 5%
රු. 6,000,000 ඉක්මවන	රු. 50,000 ක් වූ මුදලක් සහ රු. 6,000,000 ට අතිරික්ත මුදලින් 10%

- ඉහත ඡේදයේ සඳහන් කර නොමැති සේවාවන් ප්‍රතිලාභ, සාමාන්‍ය බදු අනුප්‍රමාණ යටතේ බදු අය කළ යුතුය (“ඉ” අයිතමය යටතේ දී ඇති)
  - 01 වන උපලේඛනයේ 110 වන කොටුවේ ඇති සේවාවන් ප්‍රතිලාභවල එකතුව, .1 තීරුව යටතේ 802 කොටුවට (ආදායම) ඇතුළත් කරන්න.
  - දායක කාලසීමාව හෝ සේවා නියුක්ති කාලසීමාව තෝරන්න. අදාළ කොටුවේ √ ලකුණ යොදන්න. ඉන්පසු පහත පරිදි ආදායම ඇතුළත් කර, ඒ අනුව බදු ගණනය කරන්න.

ආදායම් පරාසය	කොටුව
0 – රු. 2,000,000 හෝ 0 – රු. 5,000,000	803.a
රු. 2,000,000 – රු. 3,000,000 හෝ රු. 5,000,000 – රු. 6,000,000	803.b
රු. 3,000,000 ඉක්මවන හෝ රු. 6,000,000 ඉක්මවන	803.c

- ඉන්පසු බදු අනුපාතයන් අදාළ කරගනිමින් බද්ද ගණනය කර .3 තීරුවේ අදාළ ඡේදිවල ඇතුළත් කරන්න. සහනදායී අනුප්‍රමාණ අදාළ නොවන්නේ නම්, පහත “ඉ” අයිතමය යටතේ දී ඇති සාමාන්‍ය බදු අනුප්‍රමාණ අදාළ කරගන්න. ඒ අනුව බදු ගණනය කරන්න. .3 වන තීරුවේ (බදු යටතේ) 804 ඡේදියෙහි ඇතුළත් කරන්න. අවසානයේ දී 803a.3, 803b.3, 803c.3 සහ 804.3 එකතු කළ යුතුය. එම එකතුව 805 කොටුවට ඇතුළත් කරන්න. 805 කොටුවේ ඇතුළත් කළ ප්‍රමාණය වාර්තාවේ 150 වන කොටුවට ඇතුළත් කරන්න

**ඇ. ආයෝජන වත්කම් උපලබ්ධිවීමෙන් වන ලාභ මත බදු**

ආයෝජන වත්කම් උපලබ්ධි වීමෙන් වන ලාභ මත 10 % ක බද්දක් අයවේ. එවැනි ආදායම් සහ බදු පිළිවෙලින් .1 වන තීරුවේ සහ .3 වන තීරුවේ 806 ඡේදියේ ඇතුළත් කරන්න.

**ඇ. හවුල් ව්‍යාපාර මගින් ආයෝජන වත්කම් උපලබ්ධි වීමෙන් වන ලාභ මත බදු**

ආයෝජන වත්කම් උපලබ්ධි වීමෙන් වන ලාභ මත 10 % ක බද්දක් අය වේ. හවුල් ව්‍යාපාර මගින් බෙදාහරින ලද එම ප්‍රමාණ සහ බදු පිළිවලින් .1 වන තීරුවේ (ආදායම) සහ .3 වන තීරුවේ (බදු) 807 වන ඡේදයේ ඇතුළත් කරන්න.

806.3 කොටුවේ සහ 807.3 කොටුවේ එකතුව, වාර්තාවේ 160 වන කොටුවට ඇතුළත් කරන්න.

**ඉ. ඉතිරි බදු අය කළ හැකි ආදායම මත බදු**

- ඔට්ටු හා සුදු, මත්පැන්, දුම්කොළ ව්‍යාපාර මගින් බදු අය කළ හැකි ආදායම මත අදාළ වන බදු අනුප්‍රමාණය 40% කි. එවැනි බදු අය කළ හැකි ආදායම .1 වන තීරුව (ආදායම) යටතේ සහ බදු .3 වන තීරුව (බදු) යටතේ, 808 වන ඡේදයේ ඇතුළත් කරන්න.
- ඔට්ටු සහ සුදු, මත්පැන් හෝ දුම්කොළ ව්‍යාපාරයක් මගින් වන අදායම හැර බදු අය කළ හැකි ඉතිරි ආදායම මත බදු—

පහත දක්වා ඇති පරිදි සාමාන්‍ය බදු අනුප්‍රමාණ අදාළ කර ගත යුතුය. එවැනි බදු අය කළ හැකි ආදායමක් .1 වන තීරුව (ආදායම) යටතේ ද බද්ද .3 වන තීරුව (බදු) යටතේ ද 809 වන ඡේදයේ ඇතුළත් කරන්න.

808.3 සහ 809.3 කොටුවල එකතුව 810 කොටුවට ඇතුළත් කරන්න. 810 වන කොටුවේ ඇති ප්‍රමාණය වාර්තාවේ 170 වන කොටුවට ඇතුළත් කරන්න.

සටහන: ඔබගේ බදු අයකළ හැකි ආදායමට අදාළ බදු අය කළ හැකි ආදායම් පරාසය තෝරා ඒ අනුව බදු ගණනය කරන්න. සාමාන්‍ය අනුප්‍රමාණ මත බදු වන සේවාත්ත ප්‍රතිලාභ තිබේ නම් එම බද්ද ගණනය කිරීමෙන් පසු අදාළ වන බදු අනුපාතයේ සිට මෙම ඉතිරි බදු අයකළ හැකි ආදායම මත බදු ගණනය කිරීම සඳහා අදාළ කර ගත යුතුය.

තනි පුද්ගලයන් සඳහා අදාළ වන බදු අනුපාත (සාමාන්‍ය බදු අනුප්‍රමාණ)

බදු අයකළ හැකි ආදායම	ගෙවිය යුතු බද්ද
රු. 6,000,000 නොඉක්මවන	රු. 0 ට අතිරික්ත මුදලින් 4%
රු. 600,000 ඉක්මවන නමුත්. රු. 1,200,000 නොඉක්මවන	රු. 24,000 ක් වූ මුදලක් සහ රු. 600,000 ට අතිරික්ත මුදලින් 8%
රු. 1,200,000 ඉක්මවන නමුත්. රු. 1,800,000 නොඉක්මවන	රු.72,000 ක් වූ මුදලක් සහ රු. 1,200,000 ට අතිරික්ත මුදලින් 12% :
රු. 1,800,000 ඉක්මවන නමුත් රු. 2,400,000 නොඉක්මවන	රු. 144,000 ක් වූ මුදලක් සහ රු. 1,800,000 ට අතිරික්ත මුදලින් 16% :
රු. 2,400,000 ඉක්මවන නමුත්. රු. 3,000,000 නොඉක්මවන	රු. 240,000 ක් වූ මුදලක් සහ රු. 2,400,000 ට අතිරික්ත මුදලින් 20% :
රු.3,000,000 ඉක්මවන	රු. 360,000 ක් වූ මුදලක් සහ රු. 3,000,000 ට අතිරික්ත මුදලින් 24%:

**F. අවසාන රඳවා ගැනීමේ ගෙවීම් මත බදු (ර.ගැ.බ. අඩු නොකළ)**

811 වන කොටුවේ සඳහන් ප්‍රමාණය වාර්තාවේ 180 වන කොටුවේ ඇතුළත් කරන්න.

**අනෙකුත් විශේෂිත බදු අනුප්‍රමාණ:**

- (i) ලාභාංශ ගෙවනු ලබන සමාගමට ශ්‍රී ලංකාවේ ක්ෂය විය හැකි වත්කම් (අස්පෘශ්‍ය වත්කම් හැර) මත ඇ.ඩො. මිලියන 1,000 කට වඩා උපවිතව ඇත්නම් හෝ එම සමාගම 1 වන ඡේදයේ (5) වන උපඡේදයේ යටතේ වැඩි කළ ප්‍රාග්ධන දීමනාවකට හිමිකම් ලබයි නම් සහ එම ලාභාංශය මේ උපලේඛනය යටතේ වූ වැඩි කළ ප්‍රාග්ධන දීමනා මගින් ආරක්ෂාව සලසන ලද ලාභ මගින් ගෙවනු ලැබ ඇත්නම්, පළමුවන උපලේඛනයේ කිසිවක් නොසලකා සමාගමක් විසින්, නිර්වාසික සමාජිකයෙකු වෙත ගෙවනු ලබන ලාභාංශයකින් රඳවා ගනු ලබන බදු අනුපාතය ශුන්‍ය විය යුතුය.
  
- (ii) ලාභාංශය ගෙවනු ලබන සමාගමට ශ්‍රී ලංකාවේ ක්ෂය විය හැකි වත්කම් (අස්පෘශ්‍ය වත්කම් හැර) මත ඇ.ඩො. මිලියන 1,000 කට වඩා උපවිතව ඇත්නම් හෝ එම සමාගම 1 වන ඡේදයේ (5) වන උපඡේදය යටතේ වැඩිකළ ප්‍රාග්ධන දීමනාවකට හිමිකම් ලබයි නම් සහ තම රටින් බැහැරව වසන සේවා නියුක්තිකයන් සංඛ්‍යාව විස්ස නොඉක්මවන්නේ නම් එම ලාභාංශ මේ උපලේඛනය යටතේ වූ වැඩි කළ ප්‍රාග්ධන දීමනා මගින් ආරක්ෂාව සලසන ලද ලාභ මගින් ගෙවනු ලැබ ඇත්නම්, පළමුවන උපලේඛනයේ කිසිවක් නොසලකා, සේවායෝජකයා

විසින් තම රටින් බැහැරව වසන සේවා නියුක්තයකු වෙත සිදු කරනු ලබන ගෙවීමක් රඳවා ගනු ලබන බදු අනුපාතය ශුන්‍ය විය යුතුය.

## 2.8 09 වන උපලේඛනය - බදු බැර

2.8.2 හිමිකම් කිව හැකි බදු බැර මෙම උපලේඛනයේ ඇතුළත් කල හැක.

### (1) විදේශ බදු බැර (901 කොටුව)

ද්විත්ව බදුකරණය වැළැක්වීමේ ගිවිසුමක් යටතේ ඇතුළු යම් විදේශ බදු සහනයකට හිමිකම ඔබට ඇත්තේ නම්, එවැනි ප්‍රමාණ 09 වන උපලේඛනයේ 901 කොටුවේ ඇතුළත් කරන්න. (විදේශ බදු බැර, එවැනි ආදායමක් මත ශ්‍රී ලංකාවේ දී අයවිය යුතු බදු ප්‍රමාණයට වඩා නොවැඩි විය යුතුය.

### (2) අඩු කළ හැකි ආ.සේ.ගා. (902 කොටුව සහ 09 අ උපලේඛනය)

මෙම කොටුව පිරවීමට පෙර ඔබ විසින් 09 අ උපලේඛනය පිරවිය යුතුය. ඔබගේ ව්‍යාපාර මත ගෙවූ ආර්ථික සේවා ගාස්තු (ඔබ හවුල්කරුවෙකු වන හවුල් ව්‍යාපාරයක් මගින් බෙදා වෙන් කරන ලද යම් ආර්ථික සේවා ගාස්තු ප්‍රමාණයන් ද ඇතුළුව) සහ ඉදිරියට රැගෙන එන ලද ආ.සේ.ගා. ද ඔබ විසින් ගෙවිය යුතු ආදායම් බද්දෙන් අඩු කළ හැක. (09 අ උපලේඛනය)

**ආර්ථික සේවා ගාස්තු - 09 අ උපලේඛනය**

- තනි හිමිකාරීත්වයක් මගින් ඉදිරියට රැගෙන එන ලද අඩු නොකළ ආර්ථික සේවා ගාස්තු 913 සිට 916 දක්වා වූ කොටුවල ඇතුළත් කරන්න.
- හවුල් ව්‍යාපාරයක් මගින් හවුල්කරුවෙකු ලෙස ඔබ හට බෙදාහරින ලද ඉදිරියට රැගෙන ආ අඩු නොකළ ආර්ථික සේවා ගාස්තු 917 සිට 920 දක්වා කොටුවල ඇතුළත් කරන්න.
- 913 සිට 920 දක්වා කොටුවලින් එකතුව 921 කොටුවට ඇතුළත් කරන්න.
- 2018/2019 තක්සේරු වර්ෂය සඳහා සිදු කළ ආර්ථික සේවා ගාස්තු ගෙවීම්, 922, 923 සහ 924 කොටුවල ඇතුළත් කරන්න.
- 921 සිට 924 දක්වා කොටුවල එකතුව 925 වන කොටුවට ඇතුළත් කරන්න.
- විදේශ බදු බැර අඩු කිරීමෙන් පසු ගෙවිය යුතු මුළු බදු ප්‍රමාණය (වාර්තාවේ 190 වන කොටුවේ සඳහන් වටිනාකමින් 09 වන උපලේඛනයේ 901 කොටුවේ සඳහන් වටිනාකම අඩු කල ප්‍රමාණය) 926 කොටුවේ ඇතුළත් කරන්න. 925 කොටුවේ සඳහන් ප්‍රමාණය සහ 926 කොටුවේ සඳහන් ප්‍රමාණයන්ගෙන් අඩු ප්‍රමාණය 927 කොටුවේ ඇතුළත් කරන්න.

- 927 වන කොටුවේ ඇති අඩු කළ හැකි ආර්ථික සේවා ගාස්තු ප්‍රමාණය, 09 වන උපලේඛනයේ 902 කොටුවට ඇතුළත් කරන්න.
- 925 වන කොටුවේ ප්‍රමාණය 927 වන කොටුවේ ඇති ප්‍රමාණයට වඩා වැඩි නම්, එවැනි අතිරික්ත ප්‍රමාණය 2019/2020 තක්සේරු වර්ෂය වෙත ඉදිරියට ගෙන යාමට 928 වන කොටුවේ (925 කොටුව - 927 කොටුව) ඇතුළත් කරන්න.

2016/2017 තක්සේරු වර්ෂයට පෙර යම් අඩු නොකළ ආර්ථික සේවා ගාස්තුවක් ඉදිරියට ගෙන යා හැක්කේ තක්සේරු වර්ෂ හතරක් දක්වා පමණි. 2016/2017 තක්සේරු වර්ෂයෙන් පසු යම් අඩු නොකළ ආර්ථික සේවා ගාස්තුවක් ඉදිරියට ගෙන යා හැක්කේ ඉදිරි තක්සේරු වර්ෂ තුනක් සඳහා පමණි.

**(3) සේවා නියුක්ති ආදායම මත ගෙවූ ර.ගැ.බ. - ප්‍රාථමික සේවා නියුක්තිය (903 කොටුව)**

ප්‍රාථමික සේවා නියුක්තියකින් සේවා නියුක්ති ආදායමක් සහිත පුද්ගලයන්, ප්‍රාථමික සේවයෝජකයා විසින් අඩු කළ රඳවා ගැනීමේ බදු සඳහා බදු බැර ඉල්ලුම් කිරීමට හිමිකම් ලබයි. රඳවා ගැනීමේ බදු අඩු කිරීම් 903 වන කොටුවේ ඇතුළත් කරන්න. ඔබගේ ප්‍රාථමික සේවයෝජකයා විසින් නිකුත් කළ PAYE – T10 සහතිකය අමුණන්න.

**(4) සේවා නියුක්ති ආදායම මත ගෙවූ ර.ගැ.බ. - ද්විතියික සේවා නියුක්තිය (904 A, 904 B, 904 C කොටු)**



ප්‍රාථමික සේවා නියුක්තිය හැර , සේවා නියුක්තීන් එකකට වඩා ඇති පුද්ගලයින්ගේ සේවා නියුක්තිය ද්විතියික සේවා නියුක්තිය ලෙස සැලකේ. සෑම ද්විතියික සේවයෝජකයකු විසින්ම පාරිශ්‍රමිකය මත සිදු කළ ර.ගැ.බ. අඩු කිරීම් වෙත වෙනම ඇතුළත් කරන්න. ( කරුණාකර PAYE – T-10D සහතිකය අමුණන්න.)

**(5) සේවාන්ත ප්‍රතිලාභ මත ගෙවූ බදු (905 කොටුව)**

අඩු කළ හෝ ගෙවූ බදු, බැරක් ලෙස හිමිකම් පෑ හැක. එවැනි ප්‍රමාණ 905 වන කොටුවේ ඇතුළත් කරන්න.

**(6) හවුල් ව්‍යාපාර ආදායම් කොටස් මත ගෙවූ 8% ක රඳවා ගැනීමේ බදු (906 කොටුව)**

ඔබ හවුල් ව්‍යාපාරයක හවුල් කරුවෙකු නම් හවුල් ව්‍යාපාරය විසින් අඩු කළ සහ ගෙවූ 8% ක ර.ගැ. බද්දෙන් ඔබට බෙදා හරින ලද කොටස 906 වන කොටුවේ ප්‍රකාශ කළ යුතුය.

**(7) හවුල් ව්‍යාපාරය මගින් වෙනත් ර.ගැ.බ. ( 907 කොටුව)**

07 ඇ උපලේඛනයේ 726 වන කොටුවේ ඇති ප්‍රමාණය 907 වන කොටුවට ඇතුළත් කරන්න.

(8) රඳවා ගැනීමේ බදු බැර - රඳවා ගැනීමේ අනුයෝජිතයා විසින් ර.ගැ.බ. අඩු කරන ලද (908 කොටුව)

07 අ උපලේඛනයේ 710 වන කොටුවේ ප්‍රමාණය, 908 වන කොටුවට ඇතුළත් කරන්න

(9) ආයෝජන වත්කම් උපලබ්ධි වීමෙන් වන ලාභ මත ගෙවූ බදු (909 කොටුව)

බැර සඳහා හිමිකම් පෑමට, ගෙවූ ප්‍රමාණයන් 909 කොටුවට ඇතුළත් කරන්න.

(10) හවුල් ව්‍යාපාරයක් මගින් ආයෝජන වත්කම් උපලබ්ධි වීමෙන් වන ලාභ මත ගෙවූ බදු (910 කොටුව)

බැර සඳහා හිමිකම් පෑමට, හවුල් ව්‍යාපාරය විසින් වෙන් කළ ප්‍රමාණ 910 කොටුවට ඇතුළත් කරන්න.

(11) රඳවා ගනු ලැබීමට යටත්වන්නා විසින් ගෙවූ වාරික ගෙවීම් සහ රඳවා ගැනීමේ බදු (911 කොටුව සහ 09 අ උපලේඛනය)

(i) වාරික ගෙවීම් සහ අවසාන ගෙවීම්, 9 අ උපලේඛනයේ දී ඇති ඡේදිවල ඇතුළත් කරන්න.

(ii) වාරික ගෙවීම් සහ අවසාන ගෙවීම්වල එකතුව 934 වන කොටුවට ඇතුළත් කරන්න.

(iii) 07 ආ උපලේඛනයේ 721 වන කොටුවේ සඳහන් පරිදි රඳවා ගනු ලැබීමට යටත් වන්නා විසින් සිදුකළ රඳවා ගැනීමේ බදු ගෙවීම් ප්‍රමාණයන් 935 කොටුවට ඇතුළත් කරන්න

(iv) 934 සහ 935 කොටුවල එකතුව 936 වන කොටුවට ඇතුළත් කරන්න.

(v) 936 වන කොටුවේ ප්‍රමාණය, 09 වන උපලේඛනයේ 911 වන කොටුවට ඇතුළත් කරන්න.

2.8.3 අවසානයේ දී 912 වන කොටුවේ මුළු ප්‍රමාණය වාර්තාවේ 200 වන කොටුවට ඇතුළත් කරන්න.

### 3. 2019.03.31 වන දිනට වත්කම් හා බැරකම් ප්‍රකාශනය

2017 අංක 24 දරන දේශීය ආදායම් පනතේ 126 (2) වගන්තිය ප්‍රකාරව, වාර්තාව මගින් ඉදිරිපත් කළ යුතු තොරතුරු සහ වාර්තාව සමග ගොනු කළ යුතු ඇමුණුම් තිබේ නම් කොමසාරිස් ජනරාල්වරයා විසින් නිශ්චිතව දක්වනු ලැබිය හැකිය.

ඒ අනුව, තක්සේරු වර්ෂයේ අවසාන දිනට ඔබගේ සෑම වත්කමක සහ බැරකමක වටිනාකම (අත්පත් කරගැනීමක් නම් අත්පත් කර ගැනීමේ පිරිවැය හෝ අත්පත් කර ගැනීමක් නොවේ නම් වෙළඳපල වටිනාකම), වාර්තාව සමග ඔබ වෙත ලබා දී ඇති වත්කම් හා බැරකම් ප්‍රකාශනයේ සඳහන් කර වාර්තාව සමග භාර දෙන්න.

## 01 කොටස

### අ. නිශ්චල දේපල

2019.03.31 දිනට ඔබගේ සියළු නිශ්චල දේපලවල (ශ්‍රී ලංකාවේ හෝ ඉන් පිටත පිහිටා ඇති) වටිනාකම ප්‍රකාශ කරන්න.

### ආ. වංචල දේපල

2019.03.31 දිනට ඔබ වෙත හිමිව ඇති මෝටර් රථ, බැංකු තැන්පතු සහ කොටස්/ ස්කන්ධ/ සුරැකුම්පත්, අනෙක් ඇති මුදල්, දුන් ණය හෝ ලැබුණු ප්‍රමාණ, රන්, රිදී, මැණික් හා ස්වර්ණාභරණ යනාදී සියළු වංචල දේපළ ප්‍රකාශ කරන්න. (ශ්‍රී ලංකාව තුළ හෝ ඉන් පිටත පවතින)

### ඇ. ව්‍යාපාරයේ කොටසක් ලෙස තබාගෙන ඇති දේපළ;

2019.03.31 දිනට ව්‍යාපාරයේ කොටසක් ලෙස ඇති දේපළක වටිනාකම, එනම් ප්‍රාග්ධන හෝ ජංගම ගිණුමක ශේෂය ප්‍රකාශ කළ යුතුය. (අදාළ වන්නේ නම් ශේෂ පත්‍රයේ පිටපත් අමුණන්න.)

### ඈ. 2019.03.31 දිනට බැරකම්

වසර තුළ දී පුද්ගලයෙකුට හෝ ආයතනයකට ගෙවිය යුතු ණය ඇතුළු සියළු බැරකම් මෙම කොටසේ ප්‍රකාශ කළ යුතුය.

02 කොටස

අ. වර්ෂය තුළ දී අත්පත් කරගත් වෙනත් යම් වත්කම් හෝ  
ත්‍යාග

අත්පත් කරගත් දේපළ සහ ලැබුණු ත්‍යාග අතුළු වත්කම්වල මුළු  
වටිනාකම ප්‍රකාශ කරන්න.

ආ. වර්ෂය තුළ දී කොටස් ඇතුළු (විකිණීම/පැවරීම/ත්‍යාග) වත්කම්  
බැහැර කිරීම.

2018.04.01 සිට 2019.03.31 දක්වා කාලසීමාව තුළ බැහැර කළ  
වත්කම්වල මුළු වටිනාකම ප්‍රකාශ කරන්න. ( විකිණීම, හුවමාරු,  
ත්‍යාග)

වැඩිදුර තොරතුරු සඳහා ලේකම් අංශයේ කොමසාරිස් හෝ අදාළ ප්‍රාදේශීය  
කාර්යාලයේ කොමසාරිස් අමතන්න.

ප්‍රධාන කාර්යාලය	-	ලේකම් අංශය	011 2135412
නගරබද කාර්යාලය	-	කොළඹ නගර	011 2504390
නගරබද කාර්යාලය	-	මැද කොළඹ	011 2505274
නගරබද කාර්යාලය	-	කොළඹ දකුණ	011 2502564
1 සහ 2 අංශය	-	නවම් මාවත	011 2302249
ප්‍රාදේශීය කාර්යාලය	-	අනුරාධපුරය	025 2235512
ප්‍රාදේශීය කාර්යාලය	-	බදුල්ල	055 2222490

ප්‍රාදේශීය කාර්යාලය	-	මඩකලපුව	065 2222087
ප්‍රාදේශීය කාර්යාලය	-	දඹුල්ල	066 2283655
ප්‍රාදේශීය කාර්යාලය	-	ගාල්ල	091 2222504
ප්‍රාදේශීය කාර්යාලය	-	ගම්පහ	033 2234246
ප්‍රාදේශීය කාර්යාලය	-	යාපනය	021 2222076
ප්‍රාදේශීය කාර්යාලය	-	කළුතර	034 2222216
ප්‍රාදේශීය කාර්යාලය	-	මහනුවර	081 2223590
ප්‍රාදේශීය කාර්යාලය	-	කෑගල්ල	035 2222493
ප්‍රාදේශීය කාර්යාලය	-	කුරුණෑගල	037 2222798
ප්‍රාදේශීය කාර්යාලය	-	මහරගම	011 2802433
		නැගෙනහිර	
ප්‍රාදේශීය කාර්යාලය	-	මහරගම බටහිර	011 2803125
ප්‍රාදේශීය කාර්යාලය	-	මාතර	041 2222933
ප්‍රාදේශීය කාර්යාලය	-	මීගමුව	031 2228322
ප්‍රාදේශීය කාර්යාලය	-	නුවරඑළිය	052 2222520
ප්‍රාදේශීය කාර්යාලය	-	රත්නපුර	045 2222040



**බදු - වඩා හොඳ  
අනාගතයකට**